

ප්‍රථම මුද්‍රණය 2008 අප්‍රේල්

### ③ දන්කන්දේ ධම්මරතන හිමි

#### කත්‍රියගේ වෙනත් පොත්

- |   |                     |
|---|---------------------|
| 1. ආනාපාන සති භාවනාව *  | නොමිලේ බෙදා දෙන ලදී |
| 2. කධිනානිංස *<br>3. සෝචනා වීමට නම් *                           | නොමිලේ බෙදා දෙන ලදී |
| 4. උපේක්ෂාවෙන් නිවනට *  | නොමිලේ බෙදා දෙන ලදී |
| 5. නිවන ඔබ පූජය *   | නොමිලේ බෙදා දෙන ලදී |
| 6. නිවන ඔබටත් *   | නොමිලේ බෙදා දෙන ලදී |
| 7. ඉහුත්තාවය හා නිවන *  | නොමිලේ බෙදා දෙන ලදී |
| 8. නිවනට ඒකායන මාර්ගයක් *                                       | නොමිලේ බෙදා දෙන ලදී |
| 9. ලොවිතුරු තුදුකලාව  |                     |
| 10. කළුයාණ මිතු සේවනය *   | නොමිලේ බෙදා දෙන ලදී |
| 11. මෙත් සිතින් නිවන් දකිමු                                     |                     |
| 12. සතර සතිපටියාන සූත්‍රය                                       |                     |
| 13. අවිද්‍යාව හා විමුත්තිය                                      |                     |
| 14. මනෝ පවිචාර හෙවත්<br>මනසේ හැසිරීම ස්වරුප                     | නොමිලේ බෙදා දෙන ලදී |
| 15. දුක පිරිසිද දකින්න  | නොමිලේ බෙදා දෙන ලදී |
| 16. නිවන් සුව මේ ජ්‍යෙෂ්ඨයේදීම<br>(*මෙම පොත් දැනට අවසන් වී ඇත). |                     |

මෙම පොත් ගැන සියලුම විමසීම්:

අනුරාධ ප්‍රෝමරත්න මයා

63/2, සුරම්‍ය මාවත,

වත්තේගෙදර පාර, මහරගම. දුරකථන: (011) 2 843 062

මුද්‍රණය: ලිඛිත ලිඛිත ඉන්ඩිස්ක්‍රුට්

306, ආමුල්දෙණිය හැඳිය, නුගේගොඩ. 071 6829491

### සංස්කාර හැර

### කවර මලෙක් දු

සියලුම හිමිකම් ඇවිරිණි.

### දන්කන්දේ ධම්මරතන හිමි

ඩරම දේශනා

දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ භාවනාවට අදාළ දරම දේශනා 300ක්  
පමණ ඇසිමටත්, ඉහත පොත් අතුරෙන් පොත් 10ක් කියුවීමටත් මෙම  
වෙළි අඩවියට පිවිසෙන්න: [www.damruwana.org](http://www.damruwana.org)

## ධලි දානය උතුව් ම දානය යි.

### ප්‍රත්‍යානුමෝදනාව යි

නිවන් සූව ලබා ගැනීමේ ප්‍රාර්ථනයෙන් සහ දෙමාපියන්ට පිං පැමිණවීම පිණිස, මෙම පොත මුදුණය කොට ධම් දානය වශයෙන් තොමිලේ බෙදා හැරීම සඳහා මූලික හා ප්‍රධාන ආධාර මුදල සැපයු

හෝමාගම කුමාරසිංහ රත්නායක මහතා,  
හෝමාගම ඒ. ඩී. කුමාරසිංහ මහත්මිය සහ  
හෝමාගම ඩිලාන් රත්නායක මහතාටත්

එසේම සෙසු ආධාර වශයෙන් මුදලින් ආධාර කළ  
මත්තේගොඩ ප්‍රභාත් මේනක මයා  
හෝමාගම නීතා රණවීර මහත්මිය  
නුගේගොඩ ස්ථීත්ත් විතානගේ මහතා සහ  
පන්නිපිටියේ සූමනා සිරිමති මහත්මියටත්

මෙම ධම් දානමය පුණු ගක්තියේ බලයෙන් වතුරාර්ය සත්‍ය දමියන් වහ වහා අවබෝධ වේවා ! නිවන් සූව ම අත්වේවා !!

එම අයගේ මිය පරලොව ගිය දෙම්විපියාදීන්ටත් මේ පින් අත්වේවා ! මෙම පුණු ගක්තියේ බලයෙන් ඔවුන්ටත් ලොකික සැප සම්පත් ලැබීමටත්, නිවන් සූව ලැබීමටත් මේ පින හේතු වාසනා වේවා !!

ඉ

### කාරැණික මුල්ලීම යි

ප්‍රායෝගික අන්දකීම් පාදක කරගෙන කළ අපගේ ධ්‍රේම දේශනා කැසටි පටි, සංයුත්ත තැරෑ හා මුදුන පොත් හෝ මුදුන නො වූ අන්පිටපන් ඒ අයුරින් ම තමන් ගේ දේ ලෙසින් කියන - මියන - වාදුනය වන අවස්ථා ඇත. ධර්මය පිළිබඳ මසුරු කමක් මා හට නො මැත, එවැනි දේ ගෙන විටෝදයක් ද නැත. එහෙන් එසේ කරන අය ගැන, කියන අසන අය "වරදවා" නේරුම් ගන්නා බැවින්, එවැනි උපුතා ගැනීමක් කරන විට ඒ බව සඳහන් කරන්නේ නම්, අන් අය මුළුවට පත් නො වන බව කරනාවන් සඳහන්න.

ඉ

## පෙරවදන

පුද්ධ ධමම සමූප්පාදන - පුද්ධ සඩ්බාර සන්තති  
සඩ්බාරා විහිස්සන්ති - තත්ත් කා පරිදේවනා

හුදු සංස්කාර ධම් ම උපදී. ඩුදු සංස්කාර ධම් ම පවතී. සංස්කාර ධමියේ ම නිරුද්ධ වෙත්. එහි ලා කවර නම් පරිදේවයක් ද?

නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් යන පංචස්කනු සඩ්බාරා සංස්කාර ධම් හැර සන්වයු හෝ පුද්ගලයු හෝ මම කියා කෙනකු හෝ ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් හෝ සත්‍ය වශයෙන් නො මැත. නිවන් ලැබීමට බලාපොරොත්තු වන අය විසින් පංචස්කනුයේ යථා තත්ත්වය යථා පරිදී අනිවාරයෙන් ම අවබෝධ කර ගත යුතු ය. ඒ බව බුදුරජාණන් වහන්සේ විසින් මෙලෙසින් වදාරා තිබේ.

”රුපං හික්බවේ අනහිජනං අපරිජනං අවිරාජයං අප්පරහං අහඛබවෝ දුක්බක්බයාය.

වේදනං.....පෙ.....

සක්කුද්.....පෙ.....

සඩ්බාරේ.....පෙ.....

වික්කුණං.....පෙ..... අහඛබවෝ දුක්බක්බයාය.

මහමෙනි, රුපය යථා පරිදී නො දැන, පිරිසිද නො දැක, රුපය කෙරෙහි නො ඇල්ම ඇති කර නො ගෙන, රුපය සිතින් අත නො හැර සසර දුක කෙළවර කළ නො හැක.

වේදනාව යථා පරිදී නො දැන..... සංයුව යථා පරිදී නො දැන..... සංස්කාර යථා පරිදී නො දැන..... වියුනය යථා පරිදී නො දැන, පිරිසිද නො දැක, වියුනය සිතින් අත නො හැර සසර දුක කෙළවර කළ නො හැක.

පංචස්කනුය ගැන මනා අවබෝධයක් ලබා ඇති අය වෙනුවෙන් කළ දේශනාවක් ඉතා සුළු වෙනස්කම් කිහිපයක් පමණක් කරමින් මෙම පොතේ ඒ ආකාරයෙන් ම දක්වා ඇත. එය අසා, ඒ අනුව පිළිපැද ඉතා සාර්ථක ප්‍රතිඵල දෙදෙනකුට ගැනීමට හැකි වූ බැවින්, තවත් බොහෝ දෙනකුගේ මතු ප්‍රයෝගනය සඳහා එය පොතක් වශයෙන් එමුදුක්වීමට අදහස් කෙළමේ.

පංචස්කනුය ගැන කිසිදු අවබෝධයක් නො මැති අය වෙනුවෙන් ඒ පිළිබඳව ඉතා කෙටි හැදින්වීමක් පමණක් පහත දැක් වේ.

**රුපස්කනුය :** ගරිරය සි. එය සැදී ඇත්තේ පයිවි ආපේ තේපෝ වායෝ යන මුල බාතු හතරෙනි. මෙම මුල බාතු කොටස ගිණිය නො හැකි ප්‍රමාණයක් ඇති බැවින් රුපස්කනුය යැයි ව්‍යවහාර කෙරේ. මෙම ගරිරය පිළිකුල් සහගත කුණප කොටස් 32කින් සැදී ඇත. ඒ බැවින් එය පිළිකුල් ය. ආහාර ආදි හේතු මත රඳා පවත්නා ගරිරය නිරන්තරයෙන් වෙනස් වෙමින් අනිත්‍යයට පත් වේ. එසේ අනිත්‍යයට යාම නිසා එය විවිධ වෙනස් ස්වරුප ව්‍යුහ පරිවර්තනය වේ. කුඩා කළ සිට මේ දක්වා මේ රුපය කොයිතරම් වෙනස් ස්වරුපයන්ට පත් වී ඇත්දයි සිතා බලන්න.

මෙම රුපය තුළින් නිරන්තරයෙන්ම පාහේ නොයෙක් දුක් ලබා දෙන බැවින් එය දුකකි. තමාට අවශ්‍ය පරිදී නො පවතින, ආහාර ආදි හේතු මත රඳා පවතින බැවින්, එය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මයක් නො වේ, අනාත්මය ය.

**වේදනාස්කනුය:** කායික වශයෙන් හෝ මානසික වශයෙන් හෝ දැනෙනා සැප-දුක්-මැදහත් යන වේදනාත්‍රයම වේදනාස්කනුය ලෙසින් හැඳින් වේ. කායික වේදනාවන් දැනෙන්නේ ද සිතට ය. ඇසට රුපයක් පෙනුනාට පසුව මේ වේදනා තුනෙන් කවරක් හෝ ඇතිවිය හැකි ය. එසේම කණට ගබඳයක් ඇසුනාට පසුව, නාසයට ගද සුවඳක් දැනුනාට පසුව, දිවට රසයක් ගැලුනාට පසුව, කයට ස්පර්ශයක් දැනුනාට පසුව, මනසට විවිධ අරමුණු හමුවනාට පසුව මෙම සැප දුක් මැදහත් යන කවර වේදනාවක් හෝ ජනීත වේ. උපන් දින සිට අද දක්වා ගණනය කළ නො හැකි ප්‍රමාණයක් ඇති වී නැති වී ගිය වේදනාවන්ගෙන් අද ඉතිරි වී ඇති කිසිවක් නැත. වේදනාව ඇති වූ හේතු නිරුද්ධ වූ විගසම, වේදනාව ද නිරුද්ධ වේ. එබැවින් වේදනාව අනිත්‍යය ය. දුක් ය, අනාත්මය ය. ඇති කර ගැනීමට මහත් උත්සාහයක් ගත යුතු බැවිනුත්, සුබ වේදනාවට ආගා කිරීම තිසා තැවත තැවත සසරේ ඉපැදිමින් සසර දුක් විදිමට සිදුවන බැවිනුත් සුබ වේදනාව පවා දුකක් ලෙස දත් යුතු ය. තමාගේ කැමැත්ත්ව අනුව ඇති නො වන. නැති නොවන, හේතු මත ඇති වන නැති වන වේදනාව අනාත්මය ය.

**සංයුස්කනුය:** සංයුව යනු හදුනා ගැනීම ය. ඇසට පෙනෙන රුප, කණට ඇසෙන ගබඳ, නාසයට දැනෙන ගද සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, මනසට හමුවන විවිධ අරමුණු විවිධාකාර ලෙසින් අපි හදුනා ගනිමු. මේ හදුනා ගැනීම් අසංඛ්‍ය ගණන් ඇතිවන බැවින් එය සංයුස්කන්දයක් ලෙසින් හැඳින් වේ. සංයුව ද අනිත්‍යය ය, දුක් ය, අනාත්මය ය,

**සංස්කාරස්කනුය:** පාවස්කනු විස්තරයේ දැක්වෙන සංස්කාර යනු සිතුවිලි ය. රුප පිළිබඳ සිතුවිලි, ගබඳ පිළිබඳ සිතුවිලි, ගන පිළිබඳ සිතුවිලි, රස පිළිබඳ සිතුවිලි, කායික ස්පර්ශිත

දේ පිළිබඳ සිතුවිලි හා සිතට දැනෙන අරමුණු පිළිබඳ සිතුවිලි වශයෙන් මෙහි කොටස් ක් ඇත. මෙම සිතුවිලි අසීමිත ගණන් ඇති වන බැවින් සංස්කාරස්කනුය ලෙසින් එය හැඳින්වේ. සංස්කාර ද අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ, මම නො වන, මගේ නො වන දේවල් ලෙසින් දත් යුතුය.

**වියුනස්කනුය:** වියුනය යනු දැනීම ය. ඇසට රුපයක් පෙනුනාට පසුව, ඒ පිළිබඳව දැනීමක් ඇති වේ. මෙලෙසින්ම කණට ගබඳයක් ඇසුනාට පසුව, නාසයට ගද සුවඳක් දැනුනාට පසුව, දිවට රසයක් ගැලුනාට පසුව, කයට යමක් ස්පර්ශ වුනාට පසුව හා මනසට විවිධ අරමුණු හමු වුනාට පසුව වියුන පහළ වේ. මේවා පිළිවෙළින් වක්බූ වියුන, සේතු වියුන, සාන වියුන, ජ්විහා වියුන, කාය වියුන සහ මනේ වියුන ලෙසින් හැඳින්වෙන අතර, එවැනි වියුන අනන්ත ප්‍රමාණයක් උපදින බැවින් වියුන ස්කනුය යැයි රට කියනු ලැබේ. වියුනය ද අනිත්‍ය දුක්ඛ අනාත්ම බව අවබෝධ කර ගත යුතු වේ.

මෙම පාවස්කනු ධම් සැම එකක් ම ඇති වුන විගසම ක්ෂණයක කාලයක් පැවැති එතැනම එතැනම නිරුද්ධ වී යයි. අතිතයේ අප අත්දුටු වේදනා සංයු සංස්කාර වියුන වැනි ස්කනු ධම් එකක්වත් දැන් ගෙෂ වී පවතිනවාදුයි බලන්න. ඒ වේදනා ආදි ධම් පවතින විට, එවා මම ය, මගේ ය, මගේ ආත්මය ය කියා ගත්තත්, එවා තැති වී නිරුද්ධ වී ගිය විට මම, මගේ, මගේ ආත්මය කියා ගැනීමට කුමක් ඉතිරි වේ දුයි සිතා බලන්න. මෙම අනිත්‍ය ස්වභාවය තිසාම පාවස්කනු ධම් මම මගේ කියා කිසිවක් ගැනීමට නො හැකි අනාත්ම ධම් බව අවබෝධ කර ගන්න. රට අමතරව මෙම පාවස්කනු ධම් පැවැතිම ම දුකක් බව තේරුම් ගන්න.

පාවස්කනුයේ යථා තත්ත්වය යනු එවා අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අගුහ බව, අසාර බව, ගුනා (හිස්) බව ආදි කරුණු ය. මේ පිළිබඳව කරුණු අසා, කියවා, පළමුවෙන් දැනීමක් ඇති කර ගෙන, ඒ දැනීම

තමාගේ ම අවබෝධයක් බවට පත් කර ගත යුතු වේ. ඒ අවබෝධය භාවනාව තුළින් අත්දක ප්‍රත්‍යාස්‍ය කර ගත හැකි ය.

අප කවර දෙයක් කළත් සත්‍ය වගයෙන් සිදු වන්නේ මේ පංචස්කන්ධ ධම් ඇති වෙමින් නැති වෙමින් යාම පමණි. බාහිර ලෝකය ම අපගේ සිතුවිලි හැර අන් දෙයක් නො වේ. බාහිර කවර දෙයක් හෝ, කවර කෙනකු හෝ, කවර ලෝකයක් හෝ අප සිතු තුළ විද්‍යාමන වන්නේ ඒවා පිළිබඳව සිතුවිලි ඇති කර ගැනීම තුළිනි. තමා අනුව බලන විට, තමාගේ පංචස්කන්ධ ලෝකය හැර වෙනත් බාහිර ලෝකයක් නො මැත. මෙය නො දැක්ම නිසා ම, සාමාන්‍ය ලෝක සත්‍යවා බාහිර අභිජ්‍යී සංඝ්‍යා විවිධ අරමුණු උපාදාන කර ගෙන කටයුතු කරයි. මෙලෙසින්ම පංචස්කන්ධයේ නියම තත්ත්වය දැකිය නො හැකි අවධාරණ නිසාම ඒවා මම, මගේ, මගේ ආත්මය යැයි උපාදාන කර ගෙන, ඒවා කෙරෙහි ඇලි බැඳී කටයුතු කරයි. පංචස්කන්ධ ධම් එසේ උපාදාන කරන විට, ඒවා පංච උපාදාන ස්කන්ධ ලෙසින් හැඳින් වේ.

"යා කික්ක්වී හික්බවේ රුපං අතිත අනාගත පව්‍යුථපන්තා, අත්ස්කිත්තා වා බහිද්ධා වා, ඕිලාරිකං වා සූඩුමං වා, හිනා වා පණිතං වා, යා දුරේ සන්නිකේ වා සාසවං උපාදානීයං, අයං වුව්වති හික්බවේ රුපුපාදානක්බන්ධෙය්....."

තමා හෝ තමාගෙන් පරිභාහිර වූ හෝ, ඕලාරික හෝ සූඩුම හෝ, හින හෝ ප්‍රණීත හෝ, ලත ඇති හෝ දුර ඇති අතිත හෝ වර්තමාන හෝ අනාගත යම් රුපයක් ඇත්තම් එය රුපස්කන්ධය සි. ආගුවයන් ගෙන් හා උපාදානයන් ගෙන් බැඳුණ විට එයට රුපුපාදානස්කන්ධය යැයි කියනු ලැබේ.

මෙලෙසින්ම ඉහත කි අතිත වර්තමාන අනාගත ආදි ප්‍රසේදගත වූ වේදනා සංස්කාර විද්‍යාන කියන සෙසු ස්කන්ධ කෙරෙහිත් කාමාගුව, හවාගුව, දිවිධාගුව, අවිත්තාගුව ආදියෙන් බැඳී ඒවා උපාදාන කර ගෙන සිටින විට ඒවා උපාදානස්කන්ධ බවට පත් වේ.

මෙම උපාදානස්කන්ධයන් ගේ පැවැත්ම ම දුකකි. "සංඛ්‍යාත්‍යානක්බන්ධා දුක්ඩා" දුක්ඩ සත්‍යය කියා කෙටියෙන් කියන්නේ පංචපාදානස්කන්ධයන් ගේ පැවැත්ම ම ය. පංචස්කන්ධ ධම් පැවැත්ම ද දුකකි. එහෙත් පංචස්කන්ධ ධම් පංචපාදානස්කන්ධ නො වන්නේ නම්, ඒ පංචස්කන්ධ ධම් නිසා ප්‍රනර්භවය ගෙන දෙමින් අනාගත සංසාර දුක් ලබා දෙන්නේ තැත. එබැවින් පංචපාදානස්කන්ධයන් ගේ පැවැත්ම ම දුක්ඩ සත්‍යය වගයෙන් බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇත.

මෙම පංචපාදානස්කන්ධ පවත්නා තෙක් සසර දුක්කේ නිමාවක් දක්නට නො ලැබේ. එබැවින් සසර දුක නැති කරමින් නිවනින් සැනසීම සඳහා මෙම පොත් ඉදිරියේ දක්වා ඇති කරුණු මැනවින් අවබෝධ කර ගෙන, ඒ අනුව භාවනා කරන්නට උත්සුක වන්න. ඇයන සම්පූක්තව එය බොහෝ වාරයක් කියවන විට ඔබ ලබනා අවබෝධය තව තවත් ගැහුරු හා පළුල් වනු ඇත. එය කෙකිනක හෝ නිවන් අවබෝධ කිරීම සඳහා හේතු වනු නිසැක ය. එසේම වේවා !

මෙම පොත මූල්‍යය කිරීම සඳහා, අප කළ දේශනාවේ අන් පිටපත ලියා දුන් හංවැල්ල රාජසිංහ විද්‍යාලයයේ උසස් පෙළ සඳහා විද්‍යා විෂයයන් හඳුරන ශිෂ්‍යාවක් වූ වාමලී දිල්හානි කදනඳාරවිත් මෙනවියටත්, මුදුණ වියදම් සඳහා ආධාර කළ සැමටත් නිවන් සුව ම අන් වේවා !

## දැන්කන්දේ ධම්මර්තන හිමි

2008 අප්‍රේල්

දුරකථන: 060 2 140 837

වෙබ් අඩවිය: [www.damruwana.org](http://www.damruwana.org)

විද්‍යුත් තැපෑල: [damruwana@sltnet.lk](mailto:damruwana@sltnet.lk)

## සංස්කාර හැර කවර මමෙක් ද?

මේ අයට සැම මාසයකම වාගේ මේ පංචස්කන්ධයේ යථා තත්ත්වය පෙන්නුම් කරමින් දේශනා මාලාවක් ඉදිරිපත් කරමින් මේ පැමිණෙන්නේ. රුප - වේදනා - සංයු - සංස්කාර සහ විද්‍යාත් කියන කොටස් පහේ ඒ එක් එක් ස්කන්ධයක් පිළිබඳව, ඒ ඒ ස්කන්ධ කියන්නේ මොකකට ද, ඒවායේ සමුද්‍ය හෙවත් ඇතිවීමේ හේතු මොනවා ද, ඒවායේ නිරෝධය, ඒ වගේම නිරෝධ ගාමිණී පරිපදාව කියන්නේ මොකක් ද, ඒ එක එක ස්කන්ධයක් තුළින් ඇතිවන ආශ්වාදය හා ආදිනවයත් එලෙසින්ම ඒ ස්කන්ධයන්ගෙන් නිදහස්වීම හෙවත් ඒවායේ නිස්සරණය කුමක් ද කියන කරුණුත් අලා යි මේ දේශනා ඉදිරිපත් කරගෙන එනු ලබන්නේ. අප හිය වාරයේ කළ දේශනාවට අනුබද්ධ වන ආකාරයේ, ඒ වගේම මේ සැම දෙනාට ම ප්‍රයෝගනයක් ගත හැකි වන ආකාරයේ, පංචස්කන්ධය අලා කරන දේශනාවක් ඉදිරිපත් කිරීමට යි අද අප බලාපොරොත්තු වන්නේ. මේම දේශනාව ඉතාමත් ම ගැමුරු අර්ථයක් තිබෙන දේශනාවක්. එහි තිබෙන ගැමුරුහාවය එය අත්දකින්නට ප්‍රාථමික කෙනකුට පමණයි වැටහෙන්නේ. නමුත් අප ඉදිරිපත් කරන්නේ ඉතාම සරල කරුණු ටිකක්. ඒ කරුණු ඉතාම සරල යි. අත්දැකීම් ලැබුවාට පසුව යි එහි තිබෙන ගැමුරුහාවය අවබෝධ කළ හැක්කේ.

මේ අය තෝරු ගත යුතු ප්‍රධාන කාරණාවක් තිබෙනවා. නිවන් ලැබීමට බලාපොරොත්තු වන කෙනකු විසින් අනාත්ම ලක්ෂණය අනිවාර්යයෙන් ම අවබෝධ කර ගත යුතු සි කියන කරුණ. “මම” කියලා කෙනෙක්, ‘මගේ’ කියලා දෙයක්, ‘මගේ ආත්මය’ කියලා දෙයක් මේ පංචස්කන්ධ ලෝකය තුළ තැහැ. මේ සියල්ල ම අනාත්ම සි.

මේ අනාත්ම ලක්ෂණය පැහැදිලිව ම භාවනාවෙන් අත්දැකීම තුළින් තමයි යටත් පිරිසයෙන් සේවාන් මාගි එලය පවා ලැබෙන්නේ. ඉහළ ඉහළ මාගි එල සැම එකක් ම ලැබීමට අනාත්ම ලක්ෂණය ගැන ඉතා ම පැහැදිලි අවබෝධයක්, ඒ වගේම ප්‍රත්‍යාග්‍ය ලෙස අත්දැකීමක් සැම කෙනකු විසින් ම ලැබිය යුතු සි. රහත් වන්තෙන් අනාත්ම ලක්ෂණය දැකීම තුළින්. “අනිවිව සක්ක්දා හික්බවේ භාවේතබා. අනිවිව සක්ක්ක්දා හික්බවේ හික්බුනොශ අනාත්ම සක්ක්දා සෑයාති. අනාත්ම සක්ක්ක්දා හික්බවේ හික්බුනොශ අස්ම්මානං සමුග්සාතං පාප්‍රණාති” කියලා දක්වලා තිබෙනවා. මහණෙනි, අනිතර සංඡාව වඩත්තා. එවිට අනාත්ම සංඡාව ඇති වනවා. අනාත්ම සංඡාවෙන් යුතු හික්කුව අස්ම්මානය සම්පූණීයෙන් ම දුරු කරනවා කියන එකයි ඒ පායයේ සරල අදහස. “මම” කියලා කෙනෙක් සිටිනවා කියන නැගිම සි අස්ම්මානය කියන්නේ. මෙම අස්ම්මානය සම්පූණීයෙන්ම නිරුද්ධ වන්තෙන් අනාත්ම ලක්ෂණය පැහැදිලිව ම, ප්‍රත්‍යාග්‍ය ලෙස ම අත්දැකීම තුළින්. එම නිසා නිවන් යාමට බලාපොරොත්තු වන සැම කෙනකු විසින් ම, මේ පංචස්කන්ධ ලෝකය තුළ සත්වයකු පුද්ගලයකු නැති බව, ආත්මයක් කියලා දෙයක් නැති බව ඉතා ම පැහැදිලිව ම තෝරු අරගෙන, ඒ අනාත්ම ස්වභාවය භාවනාවෙන් අත්දැකිය යුතු සි.

එතකොට මේ අයට ධමිය ගැන අවබෝධයක් තිබෙන නිසා තෝරු ගන්ට පුළුවන් රුප - වේදනා - සංඡා - සංස්කාර - විජාන කියන පංචස්කන්ධය කියන්නේ මොනවද කියලා. නමුත් මේ පංචස්කන්ධ ධමියන් නිරන්තරයෙන් ම තමාගේ සන්තානය තුළ ක්‍රියාත්මක වීමක් හැර මෙතැන සත්වයකු පුද්ගලයකු තැහැ කියන කරුණ සමහරවිට අවබෝධ නො වී තිබෙන්නට පුළුවන්. අපි කවර දෙයක් කළත්, කුළයක් කළත්, අකුළයක් කළත්, කුළයක් අකුළයක් නො වන වෙනත් කරනුයායක යෙදී සිටියන් නිරන්තරයෙන් ම ඇති වී ඇති වී, නැති වී නැති වී යන්නේ මේ පංචස්කන්ධ ධමියන්.

දැන් උදාහරණයක් වශයෙන් කරා කරනවා නම්, අපි දැන් මේ ධමිය දේශනා කරනවා. මේ පංචස්ථාවේ දී මා තුළත් පහළ වන්නේ මේ පංචස්කන්ධ ධමියන් ඇති වී ඇති වී නැති වී යාමක්. මේ ධමිය ගුවණය කරන මේ සැම කෙනකු තුළත් පහළ වන්නේ මේ පංචස්කන්ධයන් ඇති වෙමින් නැති වෙමින් යාමක්.

මොකද මේ වවන පිට කරන විට ඇති වන ගබා තරංග මේ අයගේ කණේ වැදිම නිසා ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. “සේතක්දේව පරිවිව සද්ධේදේව උජ්ප්‍ර්‍ර්‍යති සේත් වික්ද්ස්දාණ” කණත්, ගබායන් නිසා සේත් වික්ද්ස්දාණය පහළ වනවා. සේත් වික්ද්ස්දාණය භා සම්බන්ධව ම මනසින් මේ වවන හඳුනා ගැනීම ආදිය සිදුවන නිසා මතෙක් වික්ද්ස්දාණත් ඇති වනවා. එම නිසා විජාන ස්කන්ධයේ පහළ වීමක්, විජාන ස්කන්ධයේ ඇති වෙමින් නැති වෙමින් යාමක් මේ ධමිය ගුවණය කරන කාලය තුළ දැන් මේ සිදු වන්නේ.

ඒ වගේම මේ ධමිය ගුවණය කරන කොට මේ අය මේ සියල්ල ම මොනව ද කියලා හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීමට කියන්නේ සංඡාව කියලා. එම නිසා මේ පංචස්ථාවේ දී සංඡා ස්කන්ධයන් නිරන්තරයෙන් ඇති වී ඇති වී නැති වී නැති වී යනවා.

එතකොට මේ ධමිය ගුවණය කරන කොට, බොහෝ විට, උජ්ප්‍ර්‍ර්‍යතා වේදනාවක් කෙනකු ගේ සිත තුළ ජනිත වන්නේ. ධමිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා නම්, නිරාමිස සුඛ වේදනාවක් ජනිත වන්තටත් පුළුවන්. නැත්තම්, මේ ධමිය අමිහිරි නම්, ධමිය නො තෝරනවා නම්, මෙකට තුරුස්නා ස්වභාවයක් පවතිනවා නම් දුක්ඛ වේදනාවක් පවා ඇති වන්තට පුළුවන්. කවර ආකාරයෙන් හෝ සුඛ හෝ දුක්ඛ හෝ මැදහත් හෝ යන වේදනාත්‍රය අතුරෙන් කවර හරි වේදනාවක් මේ පංචස්ථාවේ දී ඇති වෙනවා. එම නිසා වේදනා ස්කන්ධයේ ඇති වෙමින් නැති වෙමින් යාමක් තමයි දැන් මේ සිදු වී සිදු වී යන්නේ.

මේ ධමිය ගුවණය කරන කොට, මේ කියන ධමිය අවබෝධ වීම නිසා තමාගේ සිත තුළ ගුද්ධාව ඇතිවෙනවා, පුඡාව ඇතිවෙනවා,

ඩමම්වය සම්බාද්ධිය තුළින් දැකිය යුතු ධමියන් දැකිමට හැකිවන ආකාරයේ විත්ත වෙතසික ධමියන් පහළ වනවා. මේ ආදි සියලුම වෙතසික ධමි ඔක්කොම සංස්කාර ස්කන්ධියට සි අයන් වන්නේ. එම නිසා මෙම අවස්ථාවේදී සංස්කාරස්කන්ධියන් ඇති වි, ඇති වි නැති වි නැති වි යනවා.

මේ විදිහට විද්‍යාන්ත්කන්ධියන්, සංයුෂ්කන්ධියන්, වේදනාස්කන්ධියන්, සංස්කාරස්කන්ධියන් කියන ස්කන්ධි දම් 4 ඇති වෙමින් නැති වෙමින් යන විට, ඒ නාම දම් හා සම්බන්ධ ඇති වන රුප ධමින් ඇති වෙමින් නැති වෙමින් යනවා. මේ අයට මතක ඇති, රුප ඇතිවේමේ හේතු කියන විට, සිත නිසා හටගන්නා විත්තත රුපත් තිබෙන බව ප්‍රකාශ කළා. එපේ සිතට අනුවත් රුප කළාප ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. එම නිසා මෙම ධමිය ගුවණය කරන විට මේ රුපස්කන්ධියන් නිරන්තරයෙන් ඇති වෙනවා නැති වෙනවා. එට අමතරව මා මේ ගබ්දය පිට කරන වාරයක් වාරයක් පාසා මේ අයගේ රුපස්කන්ධිය කම්පන්‍යකට පත් වනවා. (ගුවන් යානයක් යන විට ඇති වන ගබ්දය වැනි මහත් ගබ්දයක් ඇති විට, දොරකට මේසයකට වැනි දේකට අත තබා බලන්න. එවිට එය කම්පන්‍ය වන හැරි තේරේව.) ඔහුම ගබ්දයක් තුළින් ඇතිවන මේ කම්පන්‍ය නිසා රුපය නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් වෙනස් වනවා. එම නිසා මේ අවස්ථාවේ මේ ධමිය ගුවණය කරන විට රුපස්කන්ධියෙන් ඇති වෙමින් නැති වෙමින් යාමක් මේ වේලාවේ මේ සිදු වන්නේ.

මේ අනුව කළුපනා කරන කොට තමන්ටම තේරෙන්නට ඔහුම මෙතන මේ පංචස්කන්ධි දම් ඇති වි ඇති වි නැති වි යාමක් හැර වෙන දෙයක් සත්‍ය වශයෙන්, පරමාර්ථ වශයෙන් නැහැ කියලා. මම ධමිය ගුවණය කරනවා කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒක වැරදි දෙයක්. එහෙම සිතීම පවා සංස්කාරස්කන්ධියට සි අයන් වන්නේ. මම ධමිය ගුවණය කරනවා කියන හැරීම නාම ධමියක්. එතකොට මෙතන තනිකරම පංචස්කන්ධි දම් රස්වීමක් තිබෙන්නේ. ධමිය ගුවණය කිරීමක් තිබෙනවා, ගුවණය කරන කෙනෙක් නැහැ. කුඩල් රස් කිරීමක් සිදු වනවා, කුඩල් රස් කරන කෙනෙක් නැහැ. මේ තත්ත්වය තමයි, ඔහුම කාර්යයක් කරන කොට සිදු වන කියා දාමය.

දැන් තවත් උදාහරණයක් වශයෙන් හිතමු තමන්ට කුවරු හරි දේශාරෝපනය කරනවා, නැත්තම් බනිනවා, විවේචනය කරනවා එහෙමත් නැත්තම් කුවරුහරි තමන්ට හිරිහැර කරදර කරනවා කියලා. නො දත් අය සිතනවා තමන්ට අනුත් මේ දේවල් කරනවා කියලා. එහෙත් මෙහිදින් සිදු වන්නේ තමා ගේ පංචස්කන්ධි ධම් ඇති වි නැති වි යාමක් විතරයි. කුවරු හරි තමන්ට කායික පිඩාවක් කරනවා නම් දුක්ඛ සහගත කාය විද්‍යාන ඇති වි නැති වි යාමක් එහි දි සිදු වන්නේ. වෙනත් අයකු තමන්ට දේශාරෝපනය කිරීම, විවේචනය කිරීම, බැතිම් ආදිය කරන විට තමාගේ සෝත විද්‍යානයන් එවිට ඇති වෙවි නැති වෙවි යනවා. මේ හා සම්බන්ධ මනෝ විද්‍යානත් මෙහිදි පහළ වනවා. මේ විධියට විද්‍යාන ස්කන්ධියේ පැවැත්මකු සි මෙතන තිබෙන්නේ,

අපට මේ ලෙසින් හිරිහැර කිරීම ආදිය කරන්නේ 'අසවලා' යැයි අපි හඳුනා ගන්නා විට අපගේ ම සංයුෂ්කන්ධියේ ගලා යාමක් සිදු වනවා. මේ මගේ තතුරෙක්, දුම්ප කෙනෙක්, නරක කෙනෙක් ආදි සංයුෂ්කන්ධි වනවා. ඒ සංයුෂ්ක වලට අනුකූලව මානසික දේමනස්ස සහගත වේදනාවන් වගේම, කායික පිඩාවකට නම් අපි බඳුන් වී සිටින්නේ කායික දුක්ඛ වේදනාවන් ද ඇති වන විට අපගේම වේදනාස්කන්ධියේ ඇතිවෙමින් නැති වි යාමක් එතන පහළ වන්නේ. ඒ දුක් වේදනා ඇති වන කොටම මේ ඇති වුනේ දුක්ඛ වේදනාවක් කියන හැරීමත් ඇති වනවා. ඒක සංයුෂ්කන්ධියේ අයන් ධමියක්. එතකොට ඒ දුක් වේදනාව කෙරෙහි ගැටීමක්, තරහත්, අමනාපයක්, තුරුස්නා බවත් ආදි විත්ත සංස්කාර පහළ වන විට ඇති වන්නේ සංස්කාරස්කන්ධියේ ගලා යාමක්.

විද්‍යාන - සංයුෂ්ක - වේදනා - සංස්කාර කියන නාම දම් තමන්ගේ සන්තානය තුළ මෙලෙසින් ජනිත වන විට, එකට අනුකූලව විත්ත රුපත් ඇති වෙනවා. මේ අය දන්නවා තරහ සිතක් හිය ගමන්, මුහුණ කළු වෙලා, විරුපී වෙලා ඔහුම කෙනකුට තේරෙනවා මොට තරහා හිහිල්ලා කියලා. මොකද ඒ සිත් නිසා රුප උපදිනවා. ඒ නිසා රුපස්කන්ධියේ ඇති වීමකුත් නැති වීමකුත් මෙතන සිදු වෙනවා. තමන්ගේම - සම්මුති වශයෙනු සි තමන්ගේම කියලා කියන්නේ - පංචස්කන්ධි දම් ඇති වෙමින් නැති වෙමින් යාමක් හැර මෙතන වෙන මොනවද තිබෙන්නේ කියලා බලන්න.

බාහිර සතුරන් කියලා අපි මුදාවෙන් හදුනා ගත්තාට ඒ ඔක්කොම තමන්ගේ ම පංචස්කන්ධ ධම් පමණයි. මේක තේරුම් ගන්න බලන්න.

අපි හිතමු කෙනෙක් හාවනා කරනවා කියලා. මේක විකක් ගැහුරු කාරණාවක්, හිතලා බලන්න. කෙනකු හාවනා කරන විටත් ඇති වන්නේ ඔය කියන ස්කන්ධ ඩීයන්ගේ ඇති වීමක් පැවැත්මක් නැති වීමක් පමණයි. වෙන කිසිවක් නැහැ. ඒ ස්කන්ධ ඇති වෙමින් නැති වෙමින් යන ක්‍රියා දාමයක් හැර එතැනු හාවනා කරන වෙනත් පුද්ගලයෙක් නැහැ; සත්වයෙක් නැහැ; "මල්" හාවනා කරනවා නො වෙයි.

දැන් මේ අය කළුපනා කරන්න පුළුවන් හාවනා කරන්න ගනු ලබන අරමුණු තිබෙනවා, ඒවා බාහිර දේවල් කියලා. ඒවා බාහිර දේවල් නො වෙයි. තමන්ගේ ම පංචස්කන්ධ ධම්. උදාහරණ වශයෙන් අපි හිතමු කෙනෙක් බුදුගුණ හාවනාව කරනවා කියලා. මේ බුදුගුණ හාවනාව කරන විට සමහර අය හිතනවා බුදු හාමුදුරුවෝ ගාවයි මේ බුදුගුණ තිබෙන්නේ, ඒ බුදුහාමුදුරුවෝ ලග තිබූණ බුදු ගුණ තමයි අපි මේ සිහි කරන්නේ කියලා. මෙහිදී අප පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ නැහැ කියන කරාවක් නො වෙයි; සත්‍ය වශයෙන් සිදුවන පරමාර්ථමය ක්‍රියාදාමය යි. එහිදීත් තමන්ගේ පංචස්කන්ධ ධම් ඇති වෙවි නැති වෙවි යාමක් හැර වෙන බුදුගුණ කියලා දෙයක් නැහැ. මේවා සම්ප්‍රදායිකව කියන ධම් දේශනා නො වෙයි. ඒක නිසා විකක් ගැහුරින් මේවා ගැන සිතා බැලිය යුතු යි.

දැන් අපි බුදුගුණ සිහිපත් කරන විට, ඒවා සිතින් නම් සිහිපත් කරන්නේ අපගේ සිත තුළ මතෝ වියාන ඇති වෙනවා. අපිට බුදුගුණ ස්ක්‍රීඩ්‍යායනා කරන්න පුළුවන්. එවිට සෝත වික්‍රේද්‍යාණ ගලා යනවා. බුද්ධ රුපයක් බලා ගෙන බුදුගුණ වශිනවා නම් වක්බු වික්‍රේද්‍යාණත් ජනිත වනවා. මේක වියාන ස්කන්ධයේ ඇතිවිමක්.

එළ බුදුගුණ අරහං, සම්මා සම්බුද්ධෝ ආදි වශයෙන් අපි හදුනා ගන්නවා. ඒක සංයා ස්කන්ධයේ පහළ වීමක්.

එළ බුදුගුණ සිහිපත් කරන විට සමහරවිට නිරාමිෂ ප්‍රිතියක් ජනිත වෙනවා. මොකද බුදුගුණ සිහි කරන්න සිහි කරන්න සිත තුළ ප්‍රිති

සම්බාජ්කංගය වැඩෙනවා. සමාධියත් වැඩෙනවා. මේ නිසා නිරාමිෂ සුබයක් නැත්තම් ප්‍රිතියක් අත් දකින්න පුළුවන්. මේ ප්‍රිතිය සුබය ජනිත වන්නේ තමන්ගේ සිත තුළ.

බුදුගුණ ගැන පහළ වන සිතුවිලි, වෙතසික ධම් ඔක්කොම සංස්කාර ස්කන්ධයේ පහළ වීමක්.

මේ නාම ස්කන්ධයන්ට අනුකූලව විත්ත රුප ඇතිවෙන නිසා, රුපස්කන්ධයත් එතැනු ජනිත වෙනවා.

බුදුගුණ කියලා අපි කිවිවට තමන්ගේ ම පංචස්කන්ධ ධම් සි මේ අරමුණට ගන්නේ, ඒකයි ගැහුරු කාරණාවක් කියලා අප කිවිවේ. තමන්ගේම පංචස්කන්ධ ධම් අරමුණට ගනිමින් තමන්ගේම පංචස්කන්ධ ධම් පවතිනවා. පංචස්කන්ධ ධම් කියන එකට එක වවනයක් කියන්න පුළුවන් "සංස්කාර" කියලා. හේතුන්ගෙන් හටගත් දේවලට සි සංස්කාර කියන්නේ.

දැන් අපි සිහි කරන්නේ බුදු ගුණ. නමුත් සිහි කරන්නේ තමන්ගේ ම පංචස්කන්ධ ධම්. සංස්කාර සංස්කාරම අරමුණු කරමින් ඇති වෙමින් පැවතෙමින් නැති වෙමින් යාමේ ක්‍රියා දාමයක් හැර මෙතන බුදුගුණයක් ඇත්තෙත් නැහැ, බුදුගුණ හාවනා කරන කෙනෙක් ඇත්තෙත් නැහැ. පරමාර්ථමය සත්‍ය ස්වභාවය ඒකයි. මේ සත්‍යය දකින්නට අපි භය වන්නට හොඳ නැහැ. මොකද සත්‍යය දකින්නේ නැතිව අපිට නිවන් දකින්නට බැහැ. මේ පරමාර්ථ ධමියන්ගේ පරමාර්ථමය ස්වභාවය ඒ ආකාරයෙන් අප අවබෝධ කර ගත යුතු යි.

මෙය තව දුරටත් ඉතා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා තවත් උදාහරණයක් අරගෙන බලමු. අපි හිතමු මෙම්ති හාවනාවේ කෙනෙක් නිරත වෙනවා ය කියලා. මෙම්ති හාවනා කරන විට, අපි "සියල් සත්වයේ සුවපත් වෙතවා", ආදි වශයෙන් සිතනවා. එසේ සිතන විට තමන්ගේ මතෝ වියාන යි ඇති වෙමින් නැති වෙමින් යන්නේ. සියල් සත්වයේ සුවපත් වෙතවා කියලා අපි වවනයෙන් කියනවා නම්, එවිට සෝත වික්‍රේද්‍යාණයනුත් ඇති වෙනවා. මේක වියාන ස්කන්ධයේ ඇති වෙමින් නැති වෙමින් යාමක්.

"මාගේ හිතවත් සත්වයෝ සුවපත් වෙත්වා, මැදහත් සත්වයෝ සුවපත් වෙත්වා, වෙට් සත්වයෝ සුවපත් වෙත්වා" ආදි වශයෙන් සිතන විට ඒ හිතවත් මැදහත් වෙට් ආදි හැඟීම් සියල්ලම සංයු ස්කන්ධයට සි අයත් වන්නේ. එම නිසා මෙත්‍රි හාවනා කරන විට සංයුස්කන්ධයත් ගලා ගෙන යනවා.

මෙත්‍රිය තරමක් දියුණු වන විට නිරාමිත ප්‍රීතියක් සුබයක් දැනෙනවා. මෙත්‍රි දියුණු නැති විට ද මැදහත් වේදනාවත් ජනිත වනවා. මෙය වේදනා ස්කන්ධයේ ඇති වෙමින් නැති වෙමින් යාමක්.

ඒ වගේම මෙත්‍රිය හා සම්පූරුක්ත වෙතත් වෙතසික ධම් ඇතිවීම නිසා සංස්කාර ස්කන්ධයේ පහළ වීමකුත් සිදු වෙනවා.

මෙත්‍රි සහගත සිතින් සිටින විට අපේ මුහුණ ප්‍රබෝධමත්. අපේ මුහුණ ප්‍රසන්න සි. තරඟා ගියා වාගේ රඳ පරුෂ රෝද පෙනුමක් නො වෙයි තිබෙන්නේ. ගාන්ත, ප්‍රශ්නිත, දුකුම් කථ, දැකින කෙතෙකුට පැහැදිම ගෙන දෙන ප්‍රසන්න පෙනුමක්. මෙයින් පෙන්නුම් කරන්නේ මෙත්‍රිය ක්‍රිඩින් අපගේ රුප කළාප උපදින ආකාරය සි. මෙය රුපස්කන්ධයේ ඇති වෙමින් නැති වෙමින් යාමක්.

මෙලෙස තමාගේ පංචස්කන්ධ ධම් සි මෙත්‍රි හාවනා කරන විට ජනිත වන්නේ.

මේ අයට හිතෙන්න පුළුවන් අපි මෙත්‍රිය කරන්නේ බාහිර ලෝක සත්වයාට කියලා. බාහිර ලෝක සත්වයා අපි අරමුණු කරන එක ඇත්ත. එහෙත් එහි දී සත්‍ය වශයෙන් සිදු වන්නේ තමන්ගේ ම පංචස්කන්ධ ධමියන්ගේ පැවැත්මකු සි. සියල් සත්වයෝ - ප්‍රීය සත්වයෝ - මැදහත් සත්වයෝ - වෙට් සත්වයෝ සුවපත් වෙත්වා ආදි ලෙසින් සිතන විට තමාගේ ම වියුන සංයු ආදි ධම් පහළ වන බව මා කළින් කිවා. මෙත්‍රියට අරමුණු වශයෙන් ගන්නා සත්වයන්-සම්මුති වශයෙන් කථා කරන කොට සත්වයන් කියලා කියන්නට සිදු වෙනවා-තමන්ගේ ම ස්කන්ධ හැර බාහිර අරමුණු නො වන බව අවබෝධ වී යා යුතු සි. ඒ බාහිර සත්වයන් පිළිබඳ අප ගේ සිත තුළ විද්‍යාමාන වන්නේ නැහැ. එම නිසා

බාහිර අරමුණු මොකක් වුනත්, ඒ සියල්ල ම අප ගේ ම නාම ධම් ඇති වෙවී නැති වෙවී යාමක් හැර වෙනත් දෙයක් නො වෙයි. ඒ වේදනා සංයු ආදි නාම ධම් වලට අනුකූලව අප ගේ රුපස්කන්ධයත් පහළ වනවා. නාම ධම් ඇති වන විට විත්තත රුප උපදිනවා. ඒ නාම ධම් නිරුද්ධ වන විට මෙසේ උපන් විත්තත රුපත් ක්ෂණිකවම තිරුද්ධ වනවා.

එතකොට මෙතන මෙත්‍රි හාවනා කරන තමනුත් පංචස්කන්ධ ධම්. මෙත්‍රි හාවනාට අරමුණු කර ගත් සත්වයනුත් තමන්ගේම පංචස්කන්ධ ධම්. පංචස්කන්ධ කියන එකට 'සංස්කාර' කියන ව්‍යවහාර යොදා ගතහාත් සංස්කාර සංස්කාරම අරමුණු කරමින් ඇති වි නැති වි නැති වි ඔහේ ගලා ගෙන ගලා ගෙන යනවා. මෙක තවත් විකක් එහාට කියනවා නම් අජ්ඛත්තික (තමාගේ) සංස්කාර, අජ්ඛත්තික සංස්කාරම අරමුණු කර ගනිමින් ඇති වෙමින් නැති වෙමින් යාමක් මේ සිදු වන්නේ.

මේ විධියට තමයි මොන කාර්යයක අපි නිරත වුනත් සිදු වන සත්‍ය ස්වභාවය. අපි හොඳක් කළත්, තරකක් කළත්, කුළුයක් කළත්, අකුළුයක් කළත්, කුළුල් අකුළල් නො වන මොන දෙයක් කළත් තමන්ගේ ම පංචස්කන්ධ ධම් ඇති වි ඇති වි නැති වි නැති වි යාමක් හැර වෙන දෙයක් විද්‍යාමාන වන්නේ නැහැ. අපි ඇසෙන් රුපයක් බලනවා කියා පිතමු. මෙහිදී ඒ රුපය දැක්කාට පසුව වක්ඩු විශ්ද්‍යාණ ඇති වනවා. ඒ රුපය හඳුනා ගන්නා රුප සංයුව පහළ වනවා. ඒ හඳුනා ගත් ආකාරයට අනුව සැප-දුක්-මැදහත් යන වේදනා අතුරෙන් කවර වේදනාවක් හේ පහළ වනවා. ඒ ඇති වුන වේදනාවත් ර්ලගට "මේ සුඩ වේදනාවක්, මේ දුක්ඛ වේදනාවක්" ආදි ලෙසින් හඳුනා ගන්නවා. ඒ වේදනාව නිසා ඒ දැකුළු රුප නැවත හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි ආදි විවිධ ලෙසින් හඳුනා ගැන්මේ සංයුවන් නැවත ජනිත වෙනවා. ඒ සංයු වේදනා වලට අනුකූලව ලෝහය ද්වේෂය ආදි විවිධ විත්ත සංස්කාර ගලා යනවා. ඒ නාම ධම් නිසා විත්තත රුපත් ඇති වනවා. මෙයින් මේ අය තේරුම් ගත යුතු වැදගත් ම කාරණය තමයි බාහිර රුපයක් දකිනවා බලනවා කියන්නේ තමන්ගේ ම පංචස්කන්ධ ධමියන් ගේ පහළ වීමක් හැර වෙන දෙයක් නො වෙයි කියන කරුණ.

බාහිර රුප අරමුණු පිළිබඳව තමාගේ සිත තුළ දැනීමක් ඇති වුනේ නැත්තම්, ඒ බාහිර රුප තමා ගේ සන්නානය තුළ විද්‍යාමාන වන රුපාරමිණ නො වෙයි. ඒ නිසා බාහිර රුපාරමිණ තමාගේ ම නාම ධම් හැර වෙනත් දෙයක් නො වන බවත් අවබෝධ කර ගත යුතු සි.

මේ අනුසාරයෙන් කණ - නාසය - දිව - ගරිරය හා මනස යන ඉන්දියන්ට ගබඳ - ගඟ සුවඳ - රස - ස්ථාන - මනසට දැනෙන විවිධ දේ යන අරමුණු හමු වුනාට පසුව සිදුවන ක්‍රියාදාමයන් අවබෝධ කර ගන්න.

මෙන්න මේ තත්ත්වය නො දන්නා අය බාහිර අරමුණු අල්ලනවා, උපාදාන කරනවා, ඒවා අගයනවා, හොඳයි නරකයි උසස් පහත් ආදි වශයෙන් ඒවා නීර්ණය කරනවා. මේවා නො දත් අය තමන් ගේ පංචස්කන් ලෝකය තුළ ආත්මයක් තිබෙනවා මම කියලා කෙනෙක් ඉත්තවා, සත්වයෙක් ඉත්තවා, ගැහැණියෙක් සිටිනවා, මිනිහෙක් සිටිනවා, ජ්වලයක් කියලා දෙයක් තිබෙනවා ආදි වශයෙන් වැරදි මුළාවකට පත් වනවා, මෝහයෙන් මුළා වෙනවා, අවිද්‍යාවෙන් යට වෙනවා. මේ විධියට අවිද්‍යා මෝහ ආදි ධම් ක්‍රියාත්මක වීම තුළින්, මේ සත්‍ය කරුණු සත්‍ය වශයෙන් දැකින්නට නො හැකි සත්වයේ මේවා මේ ආකාරයෙන් උපාදාන කරනවා, අල්ලනවා. එසේ උපාදාන කරන විට, පංචස්කන් ධමියන්, පංච උපාදානස්කන් ධමියන් බවට පත් වෙනවා. රුප - වේදනා - සංයු - සංස්කාර - විද්‍යාන කියන පංචස්කන් ධමි මම කියලා හිතලා, මගේ කියලා හිතලා, මේවාට ඇලිලා බැඳිලා මේවා කෙරෙහි ආශාවන් කටයුතු කරන විටයි මේ පංචස්කන් ධමියන් ම පංච උපාදානස්කන් බවට පත් වන්නේ. එතකොට මේ පංච උපාදානස්කන් ධමි නැති නම්, සිදු වන්නේ මේ පංචස්කන් ධමියන්ගේ ඇති වි ඇති වි, නැති වි නැති වි යාමක් පමණයි. තමන් මොන දෙයක් කළත්, මෙතෙක් කළේ මෙතන සත්වයෙක්, මම කියලා කෙනෙක්, පුද්ගලයෙක් සිටිනවා කියලා රට්ටිලා සිටියට, සිදු වන ක්‍රියාදාමය මෙන්න මේකයි කියලා තමන්ට ම අවබෝධ වන තෙක් ම මේ ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගත යුතු සි.

එම් විධියට අවබෝධයක් ඇති වුනාට පසස්සේ දැන් මේ කියන කාරණාව දැකින්න. මේ ලෝක සත්වය නොයෙක් දේ වෘත්ත ආශා කරනවා. මේ ආශාව නිසා තමයි නැවත නැවත උපදින්නේ. තණ්හාව යුත්ත සමුද්‍ය

සත්‍ය වශයෙන් බොහෝ අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. අවිද්‍යාවත් යුත්ත සමුද්‍ය සත්‍ය වශයෙන් දක්වන්නට පූඩ්වන්. අවිද්‍යාව නැත්තම් තණ්හාවක් නැහැ. තණ්හාව ඇති වෙන කොට අවිද්‍යාවත් එතන. ඒ නිසා අවිද්‍යා තණ්හා දෙක මේ සංසාර ගමනේ සිටින මව සහ පියා වශයෙන් දක්වන්නට පූඩ්වන්. “මාතරං පිතරං හන්ත්වා...” කියලා දක්වෙන ගාපාවක් තිබෙනවා. අම්මයි තාත්ත්‍ය දෙන්නම මරලා දාලා කියන එකයි මාතරං පිතරං හන්ත්වා කියන එක් තෝරු. ඒ කියන්නේ අවිද්‍යා තණ්හා දෙක නැති කළා කියන එකයි.

සාමාන්‍ය ලෝක සත්වයා සිත්තන්නේ බාහිර අරමුණු වලට ආශා කරනව කියලයි. ප්‍රිය රුප වලට, ප්‍රිය ගබඳ වලට, ප්‍රිය සුවඳට, ප්‍රිය රසයට, ප්‍රිය ස්ථාන වලට ආශා කරනව කියලා සිතා ගෙන සිටියට, සත්‍ය වශයෙන් ම ඔවුන් ආශා කරන්නේ තමන්ගේ ම පංචස්කන් ධම් වලට. තමන්ගේ ම පංචස්කන් ධම් වලට සි ඔවුන් බැඳෙන්නේ, තමන්ගේ ම පංචස්කන් ධම් සි උපාදාන කරන්නේ. මේ දැකින්නට නො හැකිකම නිසා, එක දැකින්නට තරම් තියුණු ප්‍රයුවක් නැති නිසා බාහිර ලෝකයේ තිබෙන අභ්‍යන්තරී සැංස්කාර ධමියක් ම උපාදාන කරනවා. රුප උපාදාන කරනවා, ගබඳ උපාදාන කරනවා, ගන්ධ - රස - එළාවිධිබ උපාදාන කරනවා, ධමීම උපාදාන කරනවා. බාහිර වශයෙන් ලෝකයේ තිබෙන ගෙවල් දොරවල් ඉඩකඩීම් ආදි නොයෙකුත් අභ්‍යන්තරී දේවලුත්, දු දැරවන් සුරතල් සතුන් ආදි විවිධ සැංස්කාර ධමියක් ම උපාදාන කරනවා. එහෙත් ඒ අය දන්නේ නැහැ ගැහුරින් බලන විට තමන්ගේ ම පංචස්කන් ධමි සි මෙලෙසින් ග්‍රාහණය කරන්නේ, තමන්ගේ ම පංචස්කන් ධමි කෙරෙහි සි මෙලෙසින් බැඳෙන්නේ ගැට ගැසෙන්නේ කියලා.

දත් අපි හිතමු කෙනෙක් යම්කිසි අයකු දැකළා ආශාවන් යුතුව සතුවූ සුබ ආශ්වාදයක් විදිනවා කියලා. මේ කාටත් තෝරෙන ආකාරයෙන් අපි හිතමු පිරිමි කෙනෙක් ගැහැණු කෙනකු දැකිනවා, ගැහැණු කෙනෙක් පිරිමි කෙනකු දැකිනවා, දැකළා ආශා කරලා සතුවෙන් සුබයක් ආශ්වාදයක් විදිනවා කියලා. අපට ඕනෑම අරමුණක් ගන්න පූඩ්වන්. අභ්‍යන්තරී කාර එකයි ගෙයක් මලක් වැනි දෙයක් වුනත් ගන්න පූඩ්වන්. මෙවැනි උපමාවක්

ගත්තේ මේ හැම දෙනාටම පහසුවෙන් තේරුම් ගත්තට පුළුවන් නිසයි. මොකද එදිනෙදා ජීවිතයේ දි ඕවා තිරන්තරයෙන් සිද්ධ වෙන නිසා.

මෙහිදි බොහෝ දෙනෙක් කළුපනා කරන්නේ, අපි මේ ආගා කරන්නේ ඒ දැකුපු රුපයට, අපි මේ ආශ්චර්යක් ලබන්නේ අපි දැකුපු ඒ රුපය නිසා, ඒ දැකුපු රුපය තුළින් තමයි අපිට මේ ආශ්චර්ය ගෙන දෙන්නේ ආදි වශයෙන්. එහෙත් සත්‍යය ඒක නො වෙයි. තමන්ගේ ම පංචස්කන්ධ ලේඛයට සි ආගා කරන්නේ. මේක තරමක් ගැහුරුයි කිවිවේ ඒ නිසයි.

දැන් මෙක තේරුම් ගත්ත බලන්න. අපි හිතමු අපි ඉතා ලස්සන රුපයක් දක්කේ කියලා. රුපය දකින කොට වක්බූ විඳාන සිත් ඇති වි ඇති වි නැති වි නැති වි යනවා. මෙහිදි විඳානස්කන්ධයේ පහළ විමක් මේ සිදු වුවෙන්. රට පස්සේ මේ දැකුපු රුපය සංඡාවකින් හඳුනා ගත්තා ලස්සනයි ලස්සනයි, හොඳයි හොඳයි කියලා. එයාගෙම හතුරෙක් එතැන සිටියෙන්, ඔහු ඒ රුපයම හඳුනා ගත්තේ ලස්සනයි හොඳයි කියලා නො වෙයි, වෙනත් විධියකට. මේ කවර ආකාරයකින් හඳුනා ගත්තත්, ඒ සියල්ලම සංඡාස්කන්ධයේ ඇති වෙමින් නැති වෙමින් යාමක්.

එ හඳුනා ගත් ආකාරයට අනුව වේදනාවක් ගෙන දෙනවා. හොඳයි ලස්සනයි ආදි ලෙසින් හඳුනා ගත් අයට ගෙන දෙන්නේ සුබ වේදනාවක්. ඒ රුපයම දැකුපු හතුරු කෙනාට ඇති වන්නේ සැප වේදනාවක් නො වෙයි, සමහර විට දුක්ඛ වේදනාවක්. වේදනාස්කන්ධයේ ඇති වෙවී නැති වෙවී යන එකයි මෙහිදි මේ සිදු වන්නේ.

දැන් මේ වේදනාව ඇති වුනාට පස්සේ, ඒ වේදනාවත් හඳුනා ගත්තවා මේ ඇති වුවෙන් සුබ වේදනාවක්, මේ ඇති වුවෙන් දුක්ඛ වේදනාවක් කියලා. “යං වෙදේති, තං සක්ෂේතානාති” කියලා දක්වපු තැනක් තියෙනවා. යමක් විදින විට, ඒ විදින දෙයත් හඳුනා ගත්තවා. රට අමතරව, ඒ වේදනාවට අනුව දැකුපු රුපය තැවත තැවත හඳුනා ගත්තවා “අනේ හරි ලස්සනයි, හරි ලස්සනයි” ආදි වශයෙන්.

මේ විධියට ඇති වුන වේදනාවට, සුබ වේදනාවක් නම් ආගා කරනවා, දුක්ඛ වේදනාවක් නම් ගැටෙනවා. දුක්ඛ වේදනාවට ගැටෙන්නෙත් සුබ වේදනාව විදිමට තිබෙන ආගාව නිසයි. ඒ සුබ වේදනාවට ආගා කරන නිසා, සුබ වේදනාව ගෙන දීමට උපකාරී වූ ඒ රුපයටත් ආගා කරනවා. යමිකිසි රුපයක් දැකිමෙන් තමන්ට සුබයක්, ආශ්චර්යක් ගෙන දෙන්නේ නැත්තම්, ඒ රුපයට අපි ඇශ්‍රම් කරන්නේ නැහැ. යමිකිසි රුපයක් දැකිම නිසා තමන්ට ආශ්චර්යක් ගෙන දෙනවා නම්, ඒ ආශ්චර්ය නිසයි ඒ රුපයට ඇශ්‍රම් කරන්නේ, ආගා කරන්නේ, ආදරය කරන්නේ. ඒක නිසා ඇත්තෙන්ම තමන්ගේ වේදනාස්කන්ධයට සි මේ ආගා කරන්නේ. මේ ආගාව ආදි සිතුවිලි ධම් ඔක්කොම අයත් වන්නේ සංස්කාරස්කන්ධයට.

මොනවද මෙහිදි සිදුවන පරමාර්ථමය කියලා දැන් හිතලා බලන්න. විඳාන ස්කන්ධයක්, සංඡා ස්කන්ධයක් වේදනාස්කන්ධයක්, සංස්කාර ස්කන්ධයක් ඇති වෙමින් නැති වෙමින් යාමක් හැර වෙන කිසිවක් මෙතන නැහැ.

මේ නාමස්කන්ධයන්ට අනුව තමන්ගේ රුපස්කන්ධයත් ක්‍රියාත්මක වනවා. රාගයෙන් හරිත වෙන කොට රුපස්කන්ධය ක්‍රියාත්මක වන්නේ එක් ආකාරයකට. ද්වේශයෙන් දැවන කොට ගිරිරය ක්‍රියාත්මක වන්නේ තවත් ආකාරයකට. සිතට අනුකූලව රුපස්කන්ධයත් ඇති වෙමින් නැති වෙමින් යනවා.

යම් රුපයක් දැකළා ආගාවක් ආශ්චර්යක් අත් දකිනවා කියන්නේ, මේ විධියට බලන කොට, තමන්ගේ ම පංචස්කන්ධ ධම් ඇති වෙවී නැති වෙවී යාමක් හැර අන් දෙයක් නො වෙයි කියන කරුණ මේ අයට දැන් හොඳින් තේරෙන්නට ඕනෑ.

මිළග කරුණ මීට වඩා විකක් ගැහුරුයි. අපි දැකුපු බාහිර රුපය කියන්නේත් තමන්ගේ ම පංචස්කන්ධ ධම්යන්ට. ඒ කියන්නේ අපි දැකුපු ඒ රුපය දකින විට ඇති විඳාන, ඒ රුපය හඳුනා ගත් සංඡාව ආදි නාම ධම් තමන් ගේ සන්තානය තුළ ඇති වුවෙන් නැත්තම් ඒ රුපය, අප අනුව බලන විට, අපට රුපාරම්මණයක් නො වෙයි. මේ නාම ධම් නිසා අප ගේ රුපස්කන්ධයත් ඇති වෙමින් නැති වෙමින් යන බව කළින් මේ අයට අප

කිවා. බාහිර රුපාරම්මන පැත්තක තිබෙන රුප පමණයි. ඒවා පිළිබඳව ඇති වන සියලුම නාම ධම් ඇති වන්නේ තමන්ගේ සිත තුළ. ඒසේ තමන්ගේ සිත තුළ නාම ධම් පහළ නො වන, පහළ නො වූ කිසීම රුපයකින් කිසීම වැඩික් නැහැ.

එතකොට අපි ආගා කරන්නේ ඇසට පෙනෙන රුප වලට නො වෙයි. තමන්ගේ ම වේදනා ආදි ස්කන්ධ වලට. වේදනාවට ආගා කරන නිසා, ඒ ඇති වූ ආගාවටත් ආගා කරනවා. සතර සතිපටියාන දුක්ඛ සමුදය සත්‍යය විස්තර කරන විට බුදුරජාණන් වහන්සේ “රුප තණ්හා ලෝකේ පිය රුපං සාත රුපං, එත්මේසා තණ්හා උප්ප්ප්පමානා උප්ප්පති, එත්ථ නිවිසමානා නිවිසති...” රුප තණ්හාව කෙරෙහිත් තණ්හාව ජනිත වන බව වදාරල තිබෙනවා. ඒක නිසා තමයි, ඒ තණ්හාව ගෙන දෙන වේදනාව තව තවත් සෞය සෞය යන්නේ. තමන්ට වේදනාව නිසා ආගාවක් ඇතිවුනා, ඒ ආගාවටත් නැවත ආගා කරනවා. එතකොට මේ ආගාවට ආගා කළ නිසා නැවත වේදනාවට ආගා කරනවා. වේදනාවට ආගා කළ නිසාම, වේදනාව ගෙන දුන්නේ යම්කිසි සංයුවක් තුළින් නම් ඒ සංයුවටත් ආගාව ජනිත වනවා. ලස්සන රුපයක් දැකලා මෙක ලස්සනයි ලස්සනයි හොඳයි භොඳයි ආදි ලෙසින් ඇති කර ගන්නා සංයුව කෙරෙහි ආගාව ඇති වන හැටි ගැන හිතලා බලන්න.

දැන් එතකොට සංයුවටත් ආගා කරනවා, වේදනාවටත් ආගා කරනවා, තණ්හාව ආදි සංස්කාර වලටත් ආගා කරනවා. මේ ඔක්කොම ජනිත කරලා දුන්නේ වක්වූ වියාන, මතේ වියාන ආදිය ඇති වුන නිසා. මෙම නිසා වියානස්කනයටත් ආගා කරනවා.

මේ වියාන - සංයු - වේදනා - සංස්කාර කියන ස්කන්ධ වලට ආගා කරමින් ඒවා උපාදාන කරන නිසා, ඒ ස්කන්ධ පහළ වීමට ස්ථානය වූ රුපස්කනයටත් ආගාවක් නිරෝයසයෙන්ම ඇති වෙනවා. මෙතන රුපස්කනයට ආගා කරනවා කියන කරුණ කියන්න අවශ්‍යත් නැහැ. රුපස්කනය කියන ඒක සිත තුළ කියාත්මක වන නාම ධම්යක් නිසා. රුපය රුපයක්. නාමයක් නො වෙයි. එහෙත් රුපය කෙරෙහි නාම ධම් අප සිත තුළ ඇති වුනේ නැත්තම්, ඒ රුප අපට රුප නො වෙයි. තමන්ගේම

රුපය කෙරෙහි වුවත්, ඒක මම කියන හැඟීමක් හෝ මගේ කියන හැඟීමක් හෝ ලස්සනයි කැතයි ආදි කවර ආකාර සිතිවිලි සමුහයක් හෝ ඒ රුපය කෙරෙහි ආගාවක් ආදි යම්කිසි සිතිවිලි දාමයක් හෝ ඇති වනවා නම් ඒ සියලුම සිතුවිලි තමාගේ සිත තුළ යි ඇති වන්නේ. ඒ සිතිවිලි ඇති වුනේ නැත්තම්, ඒ රුප තුළ ලස්සන ඇත්තෙත් නැහැ, කැත ඇත්තෙත් නැහැ, මම මගේ බවක් ඇත්තෙත් නැහැ, මය කියන මොනවත් ම නැහැ. එහෙම බලන විට රුපස්කනය මෙතැන නාමස්කනයක් බවට පරිවර්තනය වෙනවා.

අපි මේ ඇසට පෙනෙන රුපයක් අර ගෙනයි කරා කලේ. මේ අනුසාරයෙන් ම කණට ගබඳයක් ඇසුනාට පස්සේ, නාසයට ගද සුවඳක්, දිවට රසයක්, කයට ස්පර්යයක් සහ මනසට යම් අරමුණක් හමු වුනාට පස්සේ සිදුවන ක්‍රියා වලියත් මේ අය ඉතා පැහැදිලිව ම අවබෝධ කර ගත යුතු යි.

ඒ විධියට තමන් ආගා කලේ බාහිර රුප ගබඳ ගන් රස එළාවියිබ්බ වැනි බාහිර අරමුණු වලට නො වෙයි, තමන්ගේ ම වේදනා සංයු සංස්කාර වියාන ආදියට බව අවබෝධ වන විට, දුක්ඛ සමුදය සත්‍යය මේ අයුරිනුයි කියාත්මක වන්නේ කියලා තමන්ට ම පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා. දුක්ඛ සමුදය මේ ආකාරයෙන් කියාත්මක වෙවිව නිසා තමයි නැවත නැවත ඉපදී ඉපදී ඉපදී සංසාරය පුරා මේ විධියට ආවේ; නැවත නැවතත් ඉපදී ඉපදී අනාගතයේ සංසාරය පුරා ගමන් කරන්න සිදු වන්නෙන් ඒ නිසයි.

“සා බේ පනේසා, හික්ක්වේ තණ්හා කකු උප්ප්ප්පමානා උප්ප්පති, කක්ථ නිවිසමානා නිවිසති” මේ තණ්හාව කොතැන ද ම මහණෙනි, උපදීන්නේ කොතැනද පිහිටන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා. ඒකට පිළිතුරු ව ඔයෙන් වදාල කරුණු ඔක්කොම මම මේ කියපු ධම් කාරණා තුළ අන්තර්ගත යි. ඇස - ඇසට පෙනෙන රුප - වක්වූ වියාන - වක්වූ සම්භේද - වක්වූ සම්භේදපා වේදනා - රුප සංයු - රුප සංවේතනා - රුප තණ්හා - රුප විතකී - රුප විවාර මහණෙනි, ලෝකයෙහි පවතනා ප්‍රිය වූ සාත වූ දේවල්. ඒවා කෙරෙහි මේ තණ්හාව උපදීනවා, මේ තණ්හාව බැස ගෙන සිටිනවා.

අැස ගැන කරා කලාත් ඇහැට ආගා කරනවා. ඇහැට පෙනෙන රුප වලට ආගා කරනවා. වක්බූ වියානයට ආගා කරනවා, ඒක නිසා වක්බූ සම්ථස්සයට ආගා කරනවා. වක්බූ සම්ථස්සජා වේදනාවට ආගා කරනවා. රුප සංයුතිනා වලට - රුප විතරක වලට - රුප විවාර වලට - රුප තණ්හාවට ආගා කරනවා. මෙතන කරුණු 10 ක් තිබෙනවා. අැස කණ නාසය දිව ගරීය මතස යන එක් එක් ඉන්දියට 10 ගණනේ ඉන්දිය 6 න් වැඩි වුනාම දුක්ඛ සමුදාය සත්‍යය ක්‍රියාත්මක වන ආකර 60ක් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කොට වදාලා.

මේ කරුණු 60 න්ම විස්තර වන්නේ පංචස්කන්ධ ධම් හැර වෙන දෙයක් නො වෙයි. එම නිසා තමන් ගේ ම පංචස්කන්ධ ලෝකයට යි මේ ආගා කරන්නේ, වෙන දේශකට නො වෙයි කියන කරුණ මේ අයට දැන් අවබෝධ වන්නට ඕනෑ.

දැන් මේක හරියටම තේරෙනවා නම්, ප්‍රත්‍යාස්‍ය ලෙස ම අවබෝධ වෙලා පෙනෙනවා නම්, තමන්ට තේරෙන්නට ඕනෑ බාහිර අරමුණු වල මොන වටිනාකමක් ද තිබෙන්නේ කියලා. ඒ බාහිර අරමුණු මොනම ආකාරයකින්වත් අපව අයන්නට පුළුවන් ද? තමන්ගේ සිත තුළ පහළ වන මේ ආගාව ඇති වුනේ නැත්තම්, බාහිර අරමුණුවල කිසිම ලස්සනක් ඇත්තෙත් නැහැ, කිසිම අයයක් ඇත්තෙත් නැහැ, කිසිම වටිනාකමක් ඇත්තෙත් නැහැ. මෙය ප්‍රායෝගිකව අත් දැකිම සඳහා, මේ කියන කාරණාව පසුව ක්‍රියාත්මක කරලා බලන්න. තමා ඉතාමත් ම ප්‍රිය කරන සිදුවක් අන අහා ඉන්න. ඒ සිදුව ආශ්වාද කරමින් සිටින විටදීම, මෙතන සිදුවන්නේ මොකක් ද කියලා බලන්න. එතකොට තේරයි, මේ වියානය ඇතිවෙනවා මේ සංයුත ඇති වෙනවා, මේ වේදනාව ඇති වෙනවා, ඒ වේදනාවට තමන් ආගා කරනවා නේද කියලා. ඒ සිදුව ලස්සනයි ලස්සනයි කියලා හිතන්නේ නැතිව ඒකට ආගා කරන්නේ නැතිව බැලුවාත් තමන්ට ම තේරයි ඔහේ ගබා ඇති වි ඇති වි නැති වි නැති වි යනවා, වෙනත් ගබායක් ඇපුණ වගේම ඒ පිළිබඳ දැනීමක් ඇති වෙමින් යන එක විතරයි නේ ද මෙතන සිදු වන්නේ කියලා.

දැන් මේ කියන කාරණාව මිට වඩා එහා ගැඹුරු කරුණක්. යම් දේශකට ආගා කරන විට, ඒ පිළිබඳව උපාදානයක් තමාගේ සිත තුළ ජනික

වනවා. අපි මේ ආගා කරන්නේ තමන්ගේ ම පංචස්කන්ධ ලෝකයට. ඒක නිසා යම්කිසි දෙයක් අපි උපාදාන කරනවා නම්, සිතින් අල්ලනවා නම්, ඒ අල්ලන්නේ උපාදාන කරන්නේ තමන්ගේ ම පංචස්කන්ධ ලෝකය යි. එහෙම නැතිව බාහිර වශයෙන් පවත්නා උපාදාන කරන දේවල් ලෝකයේ නැහැ. මෙහෙම උපාදාන කරන විට, පංචස්කන්ධ ධම්, පංච උපාදාන ස්කන්ධ ධම් බවට පත්වනවා. ඒ පංචුපාදානස්කන්ධ ලෝකය තමන්ගෙන් පරිභාහිරව නො වෙයි තිබෙන්නේ. අජ්ංකන්තික වශයෙන් තමාගේ සන්තානය තුළයි ඒවා ක්‍රියාත්මක වන්නේ.

එතකොට දැන් තේරන්නට ඕනෑ අපි ආශ්වාද කරන්නේ, උපාදාන කරන්නේ බාහිර රුප නො වෙයි, බාහිර ගබා නො වෙයි, බාහිර ගඳ සුවද නො වෙයි, බාහිර රස නො වෙයි, බාහිර ස්පර්ශ නො වෙයි, තමන්ගේ ම සිතුවිලි සමුදායක්, තමන්ගේ ම නාම ධම්යන්. ඒක යි බුදුහාමුදුරුවා මෙහෙම ප්‍රකාශයක් කරන්නේ.

**“සංඝ්‍යාත්‍ය රාගේ පුරිසස්ස කාමෝ  
න තේ කාමා යානි විතුානි ලෝකේ”**

ලෝකයේ තිබෙන ලස්සන දේවල් කාම නො වෙයි, කෙනකු ගේ කාමය කියන්නේ තමන්ගේ ම සිතුවිලි යි. යම් අයකුගේ සිත තුළ පවත්නා නාම ධම්වල පැවැත්ම ම යි බුදුහාමුදුරුවේ කාම කියලා ප්‍රකාශ කරලා තිබෙන්නේ. බුදුහාමුදුරුවේ සත්‍ය වශයෙන් ම දැකුළ දේවල් මේ බුදු වලින් මෙලෙසින් ප්‍රකාශ කළේ. අපින් ඒවා ඒ ආකාරයෙන් ම දැක්කොත් බුදු හාමුදුරුවේ කුවිද කියලා අපට හදුනා ගන්නට පුළුවන්. එතකොට තමයි බුදුහාමුදුරුවේ දකින්නේ. “යෝ ධම්මං පස්සති, සේ මං පස්සති” බුදුහාමුදුරුවන්ගේ ධම්ය තමන් විසින් ම ප්‍රත්‍යාස්‍ය ලෙස ම අත්දකින කොටයි, බුදුහාමුදුරුවා කුවිද කියලා අපි දකින්නේ. එහෙම නැතිව පොත්වල ධම්ය කියැවීමෙන් පමණක් බුදුහාමුදුරුවේ දකින්නට බැහැ.

මේ විධියට තමන් බාහිර ලෝකයේ රුප - ගබා - ගණ - රස - එළාචියනිබ (කියට ස්පර්ශ වන දේවල්) වැනි ධම්යන්ට ආගා කලේ නැහැ, ඒවා තමන් උපාදාන කලේ නැහැ, තමන්ගේ ම පංචස්කන්ධ ලෝකයටම යි ආගා කලේ, එයම යි උපාදාන කලේ කියා ඉතා පැහැදිලිව ම ප්‍රත්‍යාස්‍ය

ලෙස ම අවබෝධ කර ගත්තාට පස්සේ, කළ යුතු තෙවන අදියර ගැනයි දැන් කරන්නේ.

මෙහිදී අප කියන්නේ ඉතාමත්ම සරල වචන රිකක්. එහෙත් එහි තිබෙන ගැඹුරු බව වචන ව්‍යිත් කියා නිම කරන්නට බැහැ. එය අත්දිකින කෙනකට පමණයි එහි තිබෙන වටිනාකම ගැඹුරු බව තේරෙන්නේ. අපි ආගා කරන්නේ තමන්ගේ ම පාවස්කන ලෝකයට කියලා කිහින් කිවිවා. රැප - වේදනා - සංයුතා - සංස්කාර සහ විද්‍යාන කියන ස්කන්ධ වලට.

අපි විද්‍යානස්කනයෙන් පටන් ගතිමු. මේ විද්‍යානයේ ස්වරූපය මොකක්ද? ඇති වුනා - පැවතුනා - නැති වුනා. නැවත ඇති වුනා - පැවතුනා - නැති වුනා. මේ නැති වී යන විද්‍යානයේ කිසිම අගයක් සාරයක් හරයක් වටිනාකමක් නැහැ. විද්‍යානය කියන්නේ ඩුදු නාම ධම්යක් පමණයි. හරියට පාවී ගිය ඩුළගක් වගේ කිසිම හරයක් වටිනාකමක් නැති තිකිම්ම හිස් දෙයක්. දැන් අපි හිතමු සුළග රිකක් දැන් හමුලා, වහා අනෙක් පැත්තකට හමා ගෙන ගියා කියලා. මොනවද ඒ සුළගේ ඉතිරි වුතෙන්. ඒ නැති වී ගිය ඩුළගේ කිසිම වටිනාකමක් තිබෙනවාද? කිසිම අගයීමකට බඳුන් කරන්න පුළුවන් දෙයක් ඒක තුළ නැහැ. සුළං පාර ඇවේදින් හමුලා ගියා. එව්වරයි. මේ සුළගට ආගා කළා නම් ඒක මෝඩිකමක්. සුළගකට ආගා කළා වගේ අපි විද්‍යානයටත් ආගා කළා. මේකට ආගා කළේ කොසිතරම් නම් මෝඩිකමකින්ද? ඒ ආගාවත් ඩුළගක් වගේ ඇති වෙලා නැති වෙලා යන නාම ධම්යක් පමණයි. මේ විද්‍යානය, මේ ආගාව ඩුළගක් වගේ ඇති වෙලා නැති වෙලා යන නාම ධම් පමණක් තේදු කියලා අවබෝධයෙන් දිකින්න. එසේ දැක විද්‍යානය කෙරෙහි ඇති බැඳීම සිතින් අත හරින්න.

දැන් අපි ආගා කළ සංයුත් දෙසට හැරමු. සංයුත් කියන්නේ මොකක්ද? භදුනා ගැනීමක්. සිත තුළ ඇති වී නැති වී යන ඩුදු දැනීම මාත්‍රයක්. සංයුත් ඇති වුත ගමන්ම නැති වී යනවා. ඒකෙන් කිසිම දෙයක් නැහැ අගයන්නට. පාවී ගිය සුළගක් වගේ සංයුත් කිසිම සාරයක් හරයක් මොකක්වත් නැහැ. මොන මෝඩිකමකින්ද මේකට ආගා කළේ. ඒ ආගාවත් ඩුළග වගේම ඇති වී නැති වී පාවෙලා ගිය ඩුදු නාම මාත්‍රයක් පමණයි. මේ බව තමාට ම ප්‍රත්‍යුෂ්‍ය ලෙසින් අවබෝධ වී පෙනී යා යුතු යි.

එසේ දිකින්න. එසේ දැක ඒවා කෙරෙහි පවත්නා බැඳීමත් සම්පූර්ණයෙන් ම සිතින් අත හැර දමන්න.

ආගාව ඇතිවීමේ මෝඩිකම දිකින්නයි මේවා කරන්නේ. නිවන් යන්නට නම් අපි දුක්බ සමුද්‍ය සත්‍යය ප්‍රහාණය කළ යුතුයි. “තං බො පනිදී දුක්බ සමුද්‍ය අරියසවිව පහාතබිං” දුක්බ සමුද්‍යාරිය සත්‍යය ප්‍රහාණය කළ යුතු යි මහණෙනි; එහෙමයි බුදුහාමුදුරුවා දේශනා කරලා තිබෙන්නේ.

ඇති වී වහා නැති වී යන කිසිම වැඩික් නැති මේ නාම ධම් වල කිසිම රුපීය හාවයක් ඇත්තෙත් නැහැ, ඇයින් දිකින්නට හැකි කමක් ඇත්තෙත් නැහැ. කිසිම අගයක් නැති මේ නාම ධම් වල යථා තත්ත්වය නො දැන්නා මෝඩි අයට මේවා මහා වටිනා දේවල්. මුතු මැණික් වලටත් වඩා වටිනා දේවල්.

දැන් වේදනාස්කනයයි. අපි දැන් මෙතැන කරන්න එන්නේ සුබ ආශ්වාදයක් ගැන යි. ලෝක සත්වයෝ සුබ වේදනාව අල්ලාගෙන දැගලනවා. ලෝක සත්වයෝ හැම දෙයක්ම වගේ කරන්නේ සුබ වේදනාව හොය හොය කටයුතු කිරීම සඳහා. සුබ වේදනාව ලබා ගැනීමට මේ හැම දෙයක්ම හැම කෙනෙක් ම වාගේ කරන්නේ. සුබ වේදනාවට රහත් වෙව්ව නැති හැම කෙනෙක්ම යට වෙලා. මොකක්ද මේ සුබ වේදනාව? ඩුදු නාම මාත්‍රයක්; ඩුළගක් වගේ ඇති වෙලා නැති වෙලා ගිය, කිසිම වටිනාකමක් නැති, අගයක් නැති, සාරයක් නැති, හරයක් නැති, හිස් වූ ඩුදු නාම ධම්යක්. මේකේ මොකක්ද අගයන්නට තිබෙන්නේ. මේකට ආගා කළා නම්, ඒ ආගාවත් සුළගක් වැනි ඩුදු නාම ධම්යක් පමණයි. සිත තුළම පහළ වුන දෙයක්. සමහරවිට අපි ආගා කළේ අසුවි මුතු වමනය ආදිය පිරුණු දුගද හමන අසුවි මෙවලට. නැත්නම් එල්ලෙන මස් වැදුලි වලට, මේද වැදුලි වලට. සුබ වේදනාව උපාදාන කර ගත්තාට පස්සේ ඕනෑම ජරාවක් අපට අගයවත් දේවල් වෙනවා. මේ සුබ වේදනාවට යට්ටීම තරම් තවත් හයානක දෙයක් ලෝකයේ නැහැ. මොකද ඒ තරම් දුරට අපි ඒවාට මුළා වුනා. ඒ තරම් දුරට අපි ඒවාට යට වුනා. ඒ තරම් දුරට අපි ඒවායින් ගැට ගැසුණා. මේ සුබ වේදනාව ඒ තරම්ම දුරට අපි සසර දුකට

ඇද දුම්වා. මේ තරම් බිය විය යුතු කරුණක් තවත් නැහැ. "හායිතබාන ඒතස්ස පූඛස්ස" පංචකාම ගෑණික මේ සුබයට බිය යුතු සි මහණෙනි කියලා එම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. අතිතයේ අපි සුබයට යට වෙලා, සිතින් අල්ලා ගෙන දැඟලු ඒ පිළිකුල් සහගත අරමුණු ගැන දකින විට, මේ සිත තරම් නිගුහ කළ යුතු පහත් නිහිත දෙයක් තවත් ලෝකයේ නැහැ කියලා තේරෙනවා.

මේ විධියට සංයුවට, වේදනාවට, තණ්ඩාවට අපි ආගා කළා. ඒ සංයු වේදනා තණ්ඩා මේ ඔක්කාම ඇති වුනේ පළමුවෙන් විද්‍යානයක් ඇති වූ නිසා. එම නිසා විද්‍යානයටත් ආගා කරනවා. මේ විද්‍යානයත්, ඒ ආගාවත් පූළුගක් වගේ ඇති වෙලා නැති වෙලා පාවී ගිය, කිසිත ඉතිරි නො වූ හිස් වූ, කිසිම අගයක් සාරයක් හරයක් නැති දිනීම මාතු විතරයි. මෙතන තිබෙන්නේ මොකක් ද, මෙවායේ මොනවද තිබෙන අගය කියලා බලන්න.

දැන් මෙක තේරුණාට පස්සේ - මං අර කළින් කිවිවා නේද සිංදුවක් අසම්න් රස විදින ගමන් එහි දී ඇතිවෙන පංචස්කනු ධ්‍යායන් ගේ ඇතිවීම නැතිවීම බලන්න කියලා. දැන් ඒක දැක්ලතේ ඉන්නේ. ඒ දැකුපු අය විසින් නැවත තමන් ප්‍රිය කරන ඒ සිංදුවම අහන්න - අහන ගමන් මොනවද මෙතන සිංදුවන්නේ කියලා බලන්න. විද්‍යානස්කනුයයක් ඇති වෙනවා, පූළුගක් වගේ නැති වෙනවා. සංයුස්කනුයයක් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, වේදනාස්කනුයයක් ඇති වෙලා, පූළුගක් නැති වූනා වගේ නැති වෙනවා යනවා. තණ්ඩා ගොඩක් ඇති වී ඇති වී නැති වී යනවා. තණ්ඩාව අයත් වන්නේ සංස්කාරස්කනුයට. මොනවද මෙතන ඉතිරි වන්නේ. මොන හරයක් වටිනාකමක් ද මෙවායේ තිබෙන්නේ.

මෙක නො දැක්ක මෙශ්ං කමක් තිබුණා. මේ මෙශ්ංකමත් අර පූළුගක් වගේ ඇති වී නැති වී යන නාම ධම් මාතුයක්. දැන් අපි මෙක දකිනවා, ප්‍රයු ඇසුකින්, විද්‍රෝහනා ඇානයකින්. මෙක මොකක් ද? ඒකත් ඇති වී ඇති වී නැති වී යන පූළුගක් වැනි කිසිම වටිනාකමක් නැති හිස් වූ නාම ධම්යක්. මේ නාම ධම් වල මොනවද අගයන්නට තිබෙන්නේ. කිසිම අගයීමක් කරන්නට දෙයක් නැහැ. මේ නාම ධම් ඔක්කාම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ආත්මයක් කියලා ගන්නට කිසි දෙයක්

මේ කිසි තැනක ඉතිරි වන්නේ නැහැ. ඔක්කාම තනිකරම අනාත්ම පිණ්ඩයක්. මේ සියල්ලම දැන් සම්පූර්ණයෙන්ම අතහරිනවා කියලා අතහරින්න.

මෙන්න මේ අනාත්ම ස්වරුපය හරියටම පැහැදිලිව ම සිතට පෙනී අතහැරී යන කොට පහළ මාගි එල ලබා ඇති කෙනකුට නම් ගුනාතාවයකට හෝ නිවනට සිත පත් වනවා. පෘථිජ්‍යන කෙනකුට නම් ගුනාතාවයකට සිත පත්වන්නට පුළුවන්. රහන් වූ අයකුට නම් විමුණ්ති සිත හෝ රහන් එල සිත උදාවනවා. දන් මේ ගුනාතාවය දකින, නැත්නම් නිවන් සුව අත් දකින අවස්ථාව. මෙතැන මොකක් ද තිබෙන්නේ. මෙතැනත් තිබෙන්නේ පූදු නාම ධම්යක්. ඇති වෙලා, පැවතිලා පූදුගක් වගේ නැති වෙලා යනවා. මෙක් මොනවද අගයන්නට තිබෙන්නේ. "නිබාන නාහිනන්දති" නිවාණයත් අහිනැදුනය කරන්නේ නැහැ. එතකාට ඒ අහිනැදුනයත් අයින් වෙලා යනවා. අපි අත් දකින්නේ ගුනාතාවයක් නම් ඒකත් කිසිදු වටිනාකමක් නැති පූදු සංස්කාර නාම ධම් මාතුයක්. ඒකත් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා හරියට පූදුගක් වගේ. නිවනක් අත් දකිනවා නම් එතැන් කිසුම් දිනීමක් පවතිනවා. මේ කිසිවක අගයන්නට උපාදාන කරන්නට මොනවද තිබෙන්නේ. මෙවා උපාදාන කළා නම් එතැනු තිබෙන්නේ මෝඩකමක්. මේ මෝඩකම තමාට පෙනෙන්නට ඕනෑ, අවබෝධ වන්නට ඕනෑ. මේ අවබෝධය දිනාය වූනාට පස්සේ රේග අදියර.

මේ දක්වා මේ ජීවිතය පුරාම සිංදුවන ක්‍රියාදාමය මොකක් ද? මරණ මොහොත දැක්වා ඉදිරියට ක්‍රියාත්මක වන්නේ කොහොම ද? රහන් තො වූ කෙනකු නම් මැරුණට පස්සේ සිංදුවන ක්‍රියාදාමය මොකක් ද? රහන් වූ කෙනකු නම් මැරුණට පසුව සිංදුවන දේ මොකක් ද? මෙක දකින්නට පුළුවන්. මේ තත්ත්වය සාමාන්‍ය ලෝක සත්වය දකින්නේ නැහැ. දකින්නට බැරි නිසා 'මම' කියලා කෙනෙක් සිටිනවා කියන හැරීමට යට වනවා. 'මගේ' ය කියන ඒ හැරීමට යට වනවා. ලෝකයේ සියල්ලම දේවල් අල්ලනවා. ලෝකයේ පණ ඇති හෝ පණ නැති දේවල් ඔක්කාම උපාදාන කරනවා. ලෝහයෙන් ද්වේෂයෙන්, මෝහයෙන්, ර්‍රිජ්‍යාවෙන් මේ ආදී විවිධ ක්ලේෂයන් ගෙන් ගැට ගැසෙනවා. මහා විශාල ජල දාරාවක් කන්දක් උඩ

සිට ගලා යනවා වගේ, රුප ගබඳ ආදී විවිධ අරමුණු වල පැටලෙමින් ඒවා ඔස්සේ සිතිවිලි ගලා ගෙන ගලා ගෙන යනවා. කුඩාල් කරනවා. අකුඩාල් කරනවා. “අවිත්තා පච්චා සංස්කාර” අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙනවා කියන්නේ ඒක සි.

එවැනි කෙනෙක් දන් මරණ මොහොත් පත් වෙනවා. පත් වෙන කොට මේ ලෝකය අල්ලා ගෙන සිටින්නේ මේ පුද්ගලයා. මම කියන හැඟීමේ පැටලිලා සිටින්නේ මේ පුද්ගලයා. හටයේ රදි සිටීමේ ආභාවන් යුතුව මේ තැනැත්තා සිටින්නේ. මම මගේ කියන හැඟීම, මේ හටයේ රදි සිටීමේ ආභාව, තමාම තමාගේ පංචස්කන්ධ ධමියන් උපාදාන කිරීම, වෙනත් දේවල් උපාදාන කිරීම, සිත තුළින් ගලනා සිතුවිලි වල අයයක් වටිනාකමක් සාරයක් තිබෙනවා කියා සිතා සිටීම, කුඩාල් අකුඩාල් රස් කර ගෙන දැගලීම, නොයෙක් ආකාර විත්ත සංස්කාර සිත තුළින් නිරායාගයෙන් ගලා යාමේ ගක්තිය ආදී කරනු වලින් බර වෙවිව, එවායෙන් යට වෙවිව සිතක් ඒ මරණ මොහොතේ පවතින්නේ. මැරෙන මොහොතේ දී මේ කය ඇසුරු කරගෙන ර්ලග සිතක් පහළ වීමට මේ කයේ ඉඩක් තැකි නිසා කයෙන් සිත ගිලිහෙන කොටම, මරණ මොහොතේ පහළ වූ අවසාන සිතට අනුකුල වන ආකාරයේ සිතක් අනිවාර්යයෙන්ම වෙනත් සුදුසු තැනක පහළ විය යුතු සි. මොකද හේතුව අර කළින් කියපු කරනු වලින් පැටලි, වෙලි සිටින නිසා මරණ මොහොතෙන් සිතුවිලි ගලා යාමේ තතරවීමක් සිදු වන්නේ තැහැ, එම නිසා මරණ මොහොතේ පහළ වූ සිතට අනුබද්ධ වූ ර්ලග සිත වෙනත් තැනක ජනිත වනවා. මරණ මොහොතේ තරහ සිතක් ඇති වුනා නම් එහෙම, රට අනුබද්ධිතව ර්ලගට පහළ වන සිත තරහ සිතකින් උපද්වන තැනකයි පහළ වන්නේ. ඒකසි ධමිතාවය. ඔය මළ යක්ෂයන් වගේ තත්ත්ව වලට ඒ අය පත් වනවා.

තමාගේ පංචස්කන්ධ ලෝකයට හරි, තමන්ගේ දු දරුවන් කෙරෙහි හරි, ගේ දොර ඉඩ කඩම් ආදී දේකට හරි මරණ මොහොතේ ආභාවක් ජනිත වුනා නම්, ප්‍රේත ලෝක වැනි ආභා සිත් නිසා උපදින තැනක ප්‍රතිසන්ධි විද්‍යානය පහළ වනවා.

මරණ මොහොතේ දී කුඩාල් සිතක් පහළ වුව භාත්, ඒ සිතට අනුබද්ධිතව වූ සුදුසු සුගතියක සි ර්ලග ප්‍රතිසන්ධි විද්‍යාන සිත පහළ වන්නේ.

“අවිත්තා පච්චා සංස්කාර, සංස්කාර පච්චා විස්කුදාණ්” අවිද්‍යාව නිසා සංස්කාර රස් වනවා, සංස්කාර නිසා ප්‍රතිසන්ධි විද්‍යානය පහළ වනවා. මෙන්න මේ විධියට සි එය ක්‍රියාත්මක වන්නේ කියලා තමන් ම දැකිනවා. තමන්ගේ ම හදවතට ඒක පෙනිලා අවබෝධ වනවා. මෙන්න මේ කියපු තත්ත්වය සාමාන්‍ය ලෝක සත්ත්වයාගේ ස්වරුපය සි.

සේවාන් සකදාගාමී වූ අයකු නම් ඔහුගේ සිත තුළත් හටයේ රදි සිටීමේ ආභාව, කුඩාල් කුඩාල් කම් උපාදාන කරගෙන සිටීම, සිත තුළින් නිරායාගයෙන් සිතුවිලි ගලා යාමේ ගක්තිය ආදීය ක්‍රියාත්මක වන නිසා මරණ මොහොතේ අවසාන වශයෙන් පහළ වන කුඩාල් සිතේ විපාකයක් වශයෙන් ඊළග ප්‍රතිසන්ධි විද්‍යාන සිත පහළ වනවා.

අනාගාමී වූ කෙනකුට නම්, ඔහුගේ සිත තුළත් හට ආභාව ආදීය පවතින නිසා, මරණ මොහොතේ එලඹෙන 4 වන දාන සිතට අනුකුලව ගුද්ධාවාස බුන්ම ලෝකයක ප්‍රතිසන්ධි විද්‍යානය ජනිත වනවා.

රහත් වූ කෙනකුට නම්, අර කළින් කියාපු වේදනා - සංයු - සංස්කාර-විද්‍යාන-තණ්ඩා-ශාවාන ආදී සියල්ල ම ඇති වී ඇති වී තැකි වී තැකි වී යන පුදු නාම දම් හැර වෙන දෙයක් මොකක්වත් තැහැ, ඩුළගක් වගේ තැකි වී යන මෙවායේ මොන අයයක් දු සි තේරී ඒ සියල්ලම සිතින් ගිලිහි සිය විට, සිත ඉතා ගැඹුරකට පත්ව ශිතල වී නිසාල වී යනවා. “සිතිහුතොස්ම් නිබුතොස්” ශිතල වෙලා නිවිලා.

දන් මේ පුද්ගලයන් මැරෙනවා. මැරෙන කොට අර කළින් කි පුද්ගලයන් වගේ නො වෙයි, මක්කොගේම තිබෙන නිරෝපක හාවය තේරුම් අරගෙන, සිතිවිලි සියල්ලම අයින් කරලා, එකට එකක් සමින්ද වී සම්බන්ධ වී යන සිතිවිලි පරම්පරාව නතර කරලා නිරුද්ධ කරලා තැකි කරලා තිබෙන්නේ “අවිත්තා නිරෝධා, සංස්කාර නිරෝධා” අවිද්‍යාව නිරුද්ධ කළ නිසා සංස්කාර නිරුද්ධ වෙලා.

ඔහු දකිනවා අන්තිමට ම මේ ඉතිරි වී ඇති ශිතල නිවුණු සිදුම් දැනීම් මාත්‍රය පවා ඩුළගක් වගේ ඇති වෙලා තැකි වෙලා යන, කිසීම වටිනාකමක් තැකි සිදුම් නාම මාත්‍රයක් පමණක් බව. ඒකත් පවතින්නේ හේතු කිහිපයක් මත. ඒ හේතුක් ඔහුට පෙනෙනවා. මේ ලෝකයේ ඉපදුණු

ප්‍රතිසන්ධි ජනක කම් විපාක ගක්තිය එක් හේතුවක්. මේ ගැරයේ පවත්නා ප්‍රාණ ගක්තිය, ජ්‍රීතේෂ්ඨිය රුපය, තවත් හේතුවක්. තද නින්දකට හෝ සිහි නැති වෙලා වැනි තත්ත්වයකට පත් නො වී ක්‍රියාත්මක සිතක් පැවැතිමක් හේතුවක්. ඒ වගේම මේ ගැරයේ සිතක් ඇති වීමට තිබිය යුතු මොලය හැවත ආදි ඉඩියයන්ගේ නිසි පරිදි ක්‍රියාත්මක වීම - යටත් පිරිසේයින් දැනීම මාත්‍රයක් පැවැතිමටත් සුදුසු මට්ටමක පැවතිම - තවත් හේතුවක්. මේ ආදි හේතු මත පවතින මේ සියුම දැනීම මාත්‍රය සත්වයෙක් නො වෙයි, ආත්මයක් නො වෙයි, මම කියලා ගත හැකි දෙයක් නො වෙයි, අගයිය හැකි දෙයක් නො වෙයි, වටිනාකමක් ඇති දෙයක් නො වෙයි, අලුතින් සොයා ගත් දෙයක් නො වෙයි, අලුත් අත්දැකීමක් නො වෙයි, ස්වභාවික වශයෙන්ම සත්වයකුගේ සන්තානය තුළ තිබෙන එහෙත් වැහිලා තිබෙන දෙයක්. එහෙම වැහිලා තිබුණ දෙයක් මතු කර ගත්තා හැර මෙය අමුත්වෙන් සොයා ගත් දෙයක් නො වෙයි.

කවර හෝ ඉතා සියුම් නාම මාත්‍රයක පැවතිම ම දුකක්. මුළු විශ්වයේ කොතැනක හෝ මේ නාමය නො පැවැතිය යුත්තක්. ප්‍රතිසන්ධි විද්‍යානය පහළ වුන සැම හාටයකම සත්වයන් ඒක මම මගේ ආදි ලෙසින් මහා මූලාවකින් ග්‍රාහණය කරනවා. මුළු විශ්වයේ ම කිසිම තැනක් පිළිබඳව හෝ කිසිම අහිරතියක් ඔහුට දැන් නැහැ. මේ සියුම් නාම මාත්‍රයේ පැවත්ත්ම ම ත් දුකක්. ඒ වගේම දුක්ඛ සමුද්‍යයක්. ඔහු තමාගේ මුළු පංචස්කන්ධ ලෝකයම සම්පූණීයෙන් ම සිතින් අත හරිනවා. බාහිර මුළු විශ්වයමත් අභිජිත් සංඝලී සියලු දේන් අත හරිනවා. ප්‍රාණය - ඒවින්දිය රුපය අත හරිනවා. කම් ගක්තිය අත හරිනවා. නිවාණයන් අත හරිනවා. අන්තිමේ දී අත හැරීමත් අත හරිනවා. කිසිම උපාදානයක් ඔහුගේ සිත තුළ දැන් නැති බව ඔහු අත් දකිනවා. “අනුපාදා පරිනීතිවානත්ථාය” උපාදාන සම්පූණීයෙන් අත හැර පිරිනිවීම සිදුවන අයුරු ඔහුට ප්‍රත්‍යෘෂාව පෙනී යනවා.

ඔහු දකින්නේ ප්‍රාණය පැවැතිම ම ඒකාන්ත දුක්ඛ සමුද්‍ය සත්වය ලෙසින්. ප්‍රාණය පැවැතිමට හේතු වූ කම් ගක්තියත් දුක්ඛ සමුද්‍ය යි. කම්ය ස්ථය වී යාමෙන් හෝ ආයුෂ නිරුද්ධ වී යාමෙන් හෝ ඒවිත ගක්තිය නිරුද්ධ වී යාමෙන් මරණයට පත්ව දුක්ඛ සත්වයෙන් දුක්ඛ සමුද්‍ය සත්වය සඳහටම වෙන් වී ගිය විට මේ සිත පහනක් නිවුනා සේ නැවත නූපුදින ලෙසින් ම නිවී යනවා. එවිට මේ ලෝකයත් නැහැ, පර ලෝකයත් නැහැ,

කම්ත් නැහැ, නිවනත් නැහැ, කිසිවක් ම ගේෂ නො වී සියල්ල ම නිරුද්ධ වී යාම දක්නා ඔහු අනුපාදිගේ නිවාණ බාතුව යම් පමණකට අත් දකිනවා. එවිට ඉතිරි වන්නේ මුළු කියම සිතල වෙලා ගිය, හිතන්නට බැරි තරම ඉතා ගැමුරකට කිදා ගිය ඉතාමත් ම ඉතාමත් ම සියුම දැනීමක්, සියුම් නිවීමක් පමණයි. දුකේ කෙළවර මේ විධියට සි සිදුවන්නේ කියලා ඔහු අවබෝධ කරනවා.

ඔහු මැරෙන්නේ මේ සියල්ල ම අත හැරී ගිය නිසල සිතකින්. කිසිම උපාදානයක් එහි නැහැ. එතකොට මේ සිත මෙතැනින් ගිලිහෙනවා. ගිලිහෙන කොට ඒ සිතට අනුබද්ධ වූ වෙනත් සිතක් උපදින්නට තැනක් නැහැ, ඉඩක් නැහැ, අවකාශයක් නැහැ. එම නිසාම “අවිජ්‍යා නිරෝධා, සඩ්බාර නිරෝධා... සඩ්බාර නිරෝධා වික්‍රීද්‍යාන නිරෝධා” අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වනවා, සංස්කාර නිරුද්ධ වීමෙන් ප්‍රතිසන්ධි විද්‍යානය (ජාතිය) නිරුද්ධ වනවා. “එසේවන්නේ දුක්කඩස්ස” එක සි දුකේ කෙළවර.

ඒ විධියට භාවනාවෙන් උසස් අත්දැකීමක් ලබු කෙනකට එවැනි අවබෝධයක් වුවත් මෙලෙසින් අත්දකීන්නට පුළුවන්.

මේ දක්වා අප විස්තර කළේ දුක්ඛ සත්වය ක්‍රියාත්මක වන ආකාරයත්, දුක්ඛ සමුද්‍ය සත්වය ප්‍රහාණය කිරීම ප්‍රායෝගික වශයෙන් සිදු වන්නේ කෙසේ ද කියන කාරණාවත්, ඒ තුළින් නිවාණය අවාබෝධ කර ගත හැක්කේ කෙසේද කියන කරුණෙන්. දැන් මේ අයට මේක නො තේරෙනවා වෙන්නට පුළුවන්. මේ දේශනාව 10, 15 සැරයක් හරි නැවත නැවත අභන්න. නැවත නැවත විම්ස විමසා තමාගේ තුවණීන් දකින්න. එසේ දකින වාරයක් වාරයක් පාසා තමාගේ අවබෝධය ගැමුරු වේවි.

මේ දක්වා කිවිව කාරණාවල කෙටි සාරාංශය මෙන්න මෙකයි. බොහෝ දෙනකුට අනාත්ම ලක්ෂණය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබුණත්, මේ අද කිවිව කරුණු ගැන එතරම් අවබෝධයක් නැති නිසයි මේ ධම් දේශනාව ඉදිරිපත් කිරීමට බලාපොරුත්ත වුවන්.

හැම වෙළවෙම පංචස්කන්ධ ධම් ඇති වී ඇති වී, නැති වී නැති වී යාමක් හැර වෙන දෙයක් මෙතැන නැහැ කියන කරුණ පළමුවෙන් තේරුම් ගත යුතු යි. කුඩායක් කළත්, අකුඩායක් කළත්, ගොඳක් කළත්,

නරකක් කළත්, රුපයක් දැක්කත්, ගබ්දයක් ඇසුවත්. ගද සුවදක් දැනුනත්, දිවෙන් රසයක් වින්දත්, කායික ස්පර්ශයක් අත් දැක්කත්, මනසින් කවර දෙයක් ගැන සිතුවත්, ගෙදර දොරේ වැඩ කටයුතු වැනි කවර දෙයක් කළත් ඒ හැම වෙලාවෙම සිදු වන්නේ මේ පංචස්කන්ධ ධම් හේතුන්ට අනුව ඇති වී ඇති වී නැති වී යාමක්. මෙය ස්වභාවික වශයෙන් සිදු වෙනවා.

හාවනා කිරීමක් ගත්තත්, හාවනා කරන කෙනෙක් නැහැ. සංස්කාර අරමුණු කරමින් සංස්කාරම ඇතිවෙමින් නැතිවෙමින් යාමක් පමණයි සිදු වන්නේ. හාවනාවට ගනු ලබන අරමුණු කියන්නෙත් තමන්ගේ ම පංචස්කන්ධ සංස්කාර ධම්. ඒ හැර වෙන කිසිවක් එතැන නැහැ.

ස්වභාවික වශයෙන් හේතුන්ට අනුකූලව ඇති වෙමින් නැති වෙමින් යන මේ පංචස්කන්ධ ධම් ස්වභාවික ක්‍රියාදාමයක් වශයෙන්ම දැනගෙන ස්වභාවය ස්වභාවය ම හාර දෙන්නට නො හැකි අය, මේ ස්වභාවික ස්කන්ධ ධම් මම මගේ, මගේ ආත්මය ආදි ලෙසින් වැරදි දාජ්ට්‍රිවලින් ග්‍රාහණය කරගෙන කටයුතු කරනවා. එම නිසා මේ අය පංචස්කන්ධ ධම්යන්ගේ ඇතිවීමක් නැතිවීමක් හැර වෙන කිසිවක් නැහැ කියලා පළමුවෙන්ම අවබෝධ කර ගත යුතු සි.

මේ පංචස්කන්ධ ඒ විධියට හරියට දැකින කොට, තමා ආභා කළේ බාහිර රුප වලට නො වෙයි, ගබ්ද වලට නො වෙයි, ගද සුවදට නො වෙයි, රසයට නො වෙයි, කයට දැනෙන ස්පර්ශ වලට නො වෙයි, මනසින් අරමුණු කරන දේවල් වලට නො වෙයි, තමන්ගේ ම පංචස්කන්ධ ලෝකයට සි ආභා කළේ කියන කරුණු තෝරු ගත්ත. මතුවට ආභා කරන්නෙන් තමන්ගේ ම පංචස්කන්ධ ලෝකයට සි.

මේ ආභා කරන, උපාදාන කරන පංචස්කන්ධ ධම්යන්ගේ ස්වභාවය මොකක් ද කියලා රේලුගට බලන්න. මේවා ඔක්කොම නාම ධම්. රුපස්කන්ධයට ආභා කිරීමත් සිත තුළ ක්‍රියාත්මක වන දෙයක්. ඒක නිසා රුපාරම්මණක් නාම ධම්. තද නින්දකට ගිය මිනිහෙකුට ඔහු ගේ සිත තුළ රුපයක් නැහැ. සිහි නැති කළ අයකුට එයාගේ සිත තුළ රුපයක් නැහැ.

ඔහුගේ ම ගේරය වුනත් මළ මිනියක් වගේ ඔහේ පැත්තක තියෙයි. එය සිතින් අල්ලා ගෙන නැහැ. මම ය මගේ ය ආභාව හය මේ ආදි මොනවත් ඔහුගේ සිත තුළ නැති නිසා සිත නිරද්ධ වුනාම කිසිම සංස්කාරයක් නැහැ. සිත නිරද්ධ වුනාම කිසිම අරමුණක් ඔහුගේ සිත තුළ විද්‍යාමාන වන්නෙන් නැහැ. නාම ධම් කියන්නේ වේදනා - සංයු - සංස්කාර - වියුන කියන ස්කන්ධ 4 ටම. ප්‍රායෝගිකව බලන විට ඕවා ක්‍රියාත්මක වන්නේ මය අනු පිළිවෙළට නො වෙයි. වියුන - සංයු - වේදනා - සංස්කාර කියන ආකාරයෙනු සි ඒවා ක්‍රියාත්මක වන්නේ.

මේ කියපු පංචස්කන්ධ ධම් වල ස්වභාවය තමයි තිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් යාම. ඒවා නැති වුනාට පස්සේ මම, මගේ, මගේ ආත්මය කියලා ගන්නට කිසි දෙයක් ඉතිරි වන්නේ නැහැ. මේ ජ්විතය පුරාමත් මේ දක්වා සිදු වුනේ ඒක සි. ඇතිත සංසාරය පුරා සිදු වුනේන් එහෙමයි. මතුවට සිදු වන්නෙන් මෙය ම සි. මේවායේ අගයක් සාරයක් හරයක් කියලා ගන්නට කිසිම දෙයක් නැහැ. පුළුගක් වගේ ඇති වී පා වේලා නැති වී ගිය හිස් වූ දේවල්. මේවායේ මොනවද අගයන්නට තිබෙන්නේ.

මේවා අපි අගැයීමකට පත් කළේ කොයිතරම් නම් මුලාවකින් ද. තමන් කොයිතරම් නම් මුලාවකට ඒ විධියට පත් වෙලා හිටිය ද කියලා ඒ මුලාව දකින්න. ඒ මුලාවත් පුදු නාම මාත්‍රයක්. දැන් මෙක දකින්නේ පුදුවෙන්. අවිද්‍යාව යුරු කරන ඒ පුදුවෙන් ඇති වේදනා නැති වේදනා යන පුළුග වගේ කිසිම විරිනාකමක් අගයක් නැති නාම ධම්යක් පමණයි. තමා මේවා දකිනවා නො වෙයි. සංස්කාර ඇති වී නැති වී යාමක් විතරයි.

පංචස්කන්ධයන් ගේ මේ තිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් යන ක්‍රියාදාමය මේ දක්වා මේ ජ්විතය පුරාත්, පෙර සංසාරය පුරාත් සිදු වුනා. මැරෙන මොහොත දක්වා ම මේ ක්‍රියාදාමය සිදු වනවා. රහත් නො වුනෙන් මැරුණට පස්සේත් ඒක සිදු වෙනවා.

මෙක හරියටම ප්‍රත්‍යුෂ්‍ය ලෙස අවබෝධ වේලා, මේවා අනාත්ම සි, මේවායේ කිසිම අගයක් නැහැ කියන ප්‍රත්‍යුෂ්‍යවෙබෝධයෙන් යුතුව මේවා අත හැරියෙන් සිත ඉන්නත්වයකට පත් වන්නට පුළුවන්. මාගිඹල ලාභී

කෙනෙකුට නම් නිවනට පත්වන්නටත් පුළුවන්. රහත් වූ කෙනෙකුට නම් ව්‍යුත්ත සිත හෝ එල සිත උදා වෙනවා.

මේ කවරක් ඇති වුනත්, ඒ සැම එකක් ම ඇති වී නැති වී යන ඩුදු නාම ධම් පමණයි. ඒවායෙන් කිසිම දෙයක් අගයන්නට හෝ උපාදාන කරන්නට නැහැ. ඒ නාම ධම්ත් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා හරියට ඩුළුගක් හමා ගිය වගේ. එල සමවතක් වුනත් පවතින්නේ එහි සමවැදි සිටින තෙක් පමණයි. එල සමවතේ සිටින විට අත් දකින නිවන් සුව, එල සමවත නැති වී ගිය විට නැති වී යනවා, ඒකත් නැති වී යන නාම ධමියක්. ඒක නිසා “ න ව කිස්වී ලොකේ උපාදියති ” කිසිවක් උපාදාන කිරීමට සුදුසු නැහැ.

“සබඩේ ධමමා සික්බවේ නාලං අහිනිවේසාය ” කිසිම දෙයක් අඛිනිවේග කරලා අල්ලන්නට තුපුදුසු යි.

“නාක්කුදු සබිල නිස්සග්ගා - සොත්රීම පස්සාම් පාණිනා ” මේ ඔක්කොම දේවල් පැත්තකට විසි කර දමන්නේ නැතිව සඳාකාලික සුවය ලබන්නට බැහැ. ඒ නිසා සියලුම උපාදාන අත් හළ යුතු යි.

පංචස්කන්ධයන් ගේ ඇති වෙමින් නැති වෙමින් යන මේ ක්‍රියා දාමය උපාදාන කර ගෙන සිටින රහත් නො වූ කෙනෙකුටත්, ඒ උපාදාන සියල්ල අත හැර ඇති රහත් වූ කෙනෙකුටත් මරණයට පත් වුනාට පස්සේ සිදු වන්නේ මොකක් ද කියලා බලන්නට පුළුවන්. එතකොට එහි දී තමන්ට ම තේරේවි අවිද්‍යාව නිසා මේ විධියට සංස්කාර ඇතිවෙනවා, සංස්කාර නිසා මේ විධියට විඳානය පහළ වනවා, අවිද්‍යාව නිරුද්ධ කළාම සංස්කාරත් නැහැ, සංස්කාර නිරුද්ධ කළාම ජාතියත් නැහැ කියලා. ඒ විධියට දකින කොට පටිවිව සමුප්පාද දමියේ ගැඹුරු අවස්ථාවන් පවා අවබෝධ කර ගන්නට පුළුවන්. රහත් වූ කෙනෙකුට නම් එහිදී අනුපාදිගෙශ් නිවාණ දාතුව සිදු වන්නේ මෙහෙම යි, දුකේ කෙළවර සිදුවන්නේ මෙහෙම යි කියලා අත් දකින්නටත් පුළුවන්. “පවිත්තන වේදික්බුදෝ වික්කුහි” තම තමාගේ ප්‍රජාවේ මට්ටමට අනුව යි මේ දමිය දත් නැති වන්නේ. මේ කියපු දමියට අනුව පිළිපැද හරියට ප්‍රත්‍යාග්‍ය ලෙස ම ඒ කරුණු දක්නා කෙනෙකුට උපාදාන සියල්ලම නිරුද්ධ කරන්න වුනත් පුළුවන්. ඒ විධියට

මේ ධමියෙන් ලබා ගන්නා අවබෝධයන්, අත් දැකීම් ඒ ඒ පුද්ගලයාගේ භාවනාවේ ලබා ඇති දියුණුව මත යි උදා පවතින්නේ.

අඩුම වශයෙන් මේ පිරිස අතුරෙන් එක් කෙනෙකුට හරි මෙවා අත්දකින්නට පුළුවන් වන බව මා දන්නවා. ඉහළ මට්ටමක් නො වුනත් පහළ මට්ටමක් හරි අත්දකින්නට පුළුවන් වේවි. එහෙම වුනෙන් ඒ අයට තේරේවි මොනවද මම මේ කිවේ කියලා. මේ අයට සමහර විට දන් හිතේවි “ගැඹුරුයි ගැඹුරුයි කිවට මෙක් මොන ගැඹුරක් ද ” කියලා. නමුත් ඉහළ ඉහළ අත්දකීම් ලැබුවාත් එදාට තේරේවි මෙය කොයිතරම් නම් ගැඹුරු ද කියලා.

මෙය අසා ඒ අනුව කටයුතු කිරීමෙන්, මේ අයටත් සියලුම උපාදාන නිරුද්ධ කරලා, සසර දුක නිම කිරීමට වාසනාව ගක්තිය උදාවේවා යි ආක්ෂනය කරමිනු යි අපි මේ දේශනාව දන් නිම කරන්නේ.

**සුම දෙනාට ම නිවන් ඇතුම අත්තේවා !**